

Ceylon Government Gazette

Published by Authority.

No. 5,697—FRIDAY, JUNE 15, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1011
Western Province	989	Land Resumption Notices...	—
Central Province	—	Notices under Ordinance No. 1 of 1897	<i>Suppl. &</i> 1025
Northern Province	996	Abstracts of Season Reports	1021
Southern Province	997	Notices under "The Forest Ordinance"	—
Eastern Province	—	Sales of Arrack, Opium, and Toll Rents	1024
North-Western Province	999	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	1002	Sales of Salt and Timber	1025
Province of Uva	1009	Notifications of Close Season, Infected Areas, &c.	1025
Province of Sabaragamuwa	1009	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,805, w. P.

Colonial Secretary's Office,
Colombo, June 3, 1900.

ON Friday, July 20, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
583	Pitipana	Kongahakele	Pitipane Katrige Seneris	1 0 29	20
		Preliminary plan 5,041. Situation—	Udugaha pattu, Hewagam korale.		
Y 188	Elamalwala	Kelagahawatta	G. Siman Appu	3 1 15	20
Z 188	Do.	do.	do.	0 0 16	20
		Preliminary plan 8,113. Situation—	Palle pattu, Hewagam korale.		
5488	Hewagama	Batalanda	—	10 1 36	75
5489	Do.	Kahatagahalanda	E. L. de Soyza	3 1 1	75
		Preliminary plan 7,470. Situation—	Gangaboda pattu, Siyane korale.		
17	Weralugampola	—	R. Babanis, Police Vidane	1 0 0	10
26	Do.	Kobomullagahakumbura	do.	1 0 30	10
		Preliminary plan 4,553. Situation—	Palle pattu, Salpiti korale.		
N 14	Boralasgomuwa	Polgahakanatta <i>alias</i> Pollat- tekanatta	J. D. Ruberu and three others	8 1 0	40

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan $\frac{10,705}{26}$.	Situation—Meda pattu, Hewagam korale.			
9290	Atigala	Bogahalanda	H. Sinnappu	11	2 38	40
		Preliminary plan 10,530.	Situation—Udugaha pattu, Hewagam korale.			
8757	Mabula	Bulumullelanda	Godamullage Sinnappu and another	9	3 0	40
8758	Do.	Karandawalalanda	Tanippulige Sadris Appu	0	1 10	20
		Preliminary plan 9,525.	Situation—Ragam pattu of Alutkuru korale.			
50	Bollata	Halgahawatta	Pingamage Don Baron Gunaratne	0	3 33	10
		Preliminary plan 10,601.	Situation—Udugaha pettu, Hewagam korale.			
9030	Eswatta	Elabodawatta	Kasadoruge Amaris Wansa	0	0 36	10
9031	Do.	do.	do.	0	2 26	10
9032	Do.	do.	do.	0	0 29	10
		Preliminary plan 10,177.	Situation—Palle pattu of Salpiti korale.			
Z 663	Godigamuwa	Dematagalalanda	Y. Don Yohannes	1	2 36	30
		Preliminary plan 9,525.	Situation—Ragam pattu of Alutkuru korale.			
305	Bollata	Laulughawatta	W. M. Don Carolis Ranasinha	3	0 0	10
322	Do.	Etaberaligahawatta	S. Joakinu Appu and another	5	1 6	10
329	Do.	Halgahawatta	Brahmanage Gabriel Perera and others	0	1 12	10
339	Do.	Delgahawatta	Modaragamage Piloris	0	3 25	10
		Preliminary plan 10,457.	Situation—Meda pattu of Hewagam korale.			
8417	Tunana	Madugahalanda	Dawatapedige Silinduwa	0	3 1	10
		Preliminary plan 7,362.	Situation—Udugaha pattu, Hewagam korale.			
W 343	Mawalgama	Higgahawatta	R. A. Don Anthony and another	1	1 6	10
Z 344	Do.	Ambagahawatta	K. Martinu and K. Francisu	2	0 33	10
K 346	Do.	Etambagahawatta	Maha Appuge Juanis	0	2 19	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,805, W. P.

වම් 1900 ක්වු ජුනි මස 3 වෙනි දින කොළඹ

මහසෙනෙවුහා විසින් පවත්වනු ලබන කන්දෝරු මේදිය.

මේ කාණ්ඩයේ දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වම් 1900 ක්වු ජුනි මස 20 වෙනි දිනවූ සිකුරුදු දවස 120 කොළඹ කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දන්වනවා ඇත.

සිතියම 7,121. පිහිටීම—සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	නෙතෙහි අගයන් නම.	මහස.		අක්කරයක මිල
				අ.	රු. ප.	
583	පිහිටන	කොන්ගහකැලේ	පී. සෙනෙවිරත්න	1	0 29	20
		සිතියම 5,041. පිහිටීම—සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.				
Y 188	එලමල්ලවල	කැලගහවත්ත	ග. සිව්නෙරපු	3	1 15	20
Z 188	එම	එම	එම	0	0 16	20
		සිතියම 8,113. පිහිටීම—සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.				
5488	සේවාගම	බවලුන්ද	—	10	1 36	75
5489	එම	කහවගහලන්ද	ඊ. ඇල්. ඩී. සොසියා	3	1 1	75
		සිතියම 7,470. පිහිටීම—සිගනාකෝරලේ ගහබොඩපත්තුව.				
17	වෙරළගම්පොල	—	ඊ. බබානිස්, පො. වි.	1	0 0	10
26	එම	කොබෝමල්ලගහකුඹුර	එම	1	0 30	10
		සිතියම 4,553. සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.				
N 14	බොරලැස්ගොඩුව	පොල්ගහකහත්ත නොගොත් පොල්අත්තෙකහත්ත	ජේ. ඩී. රුමේරු සහ තවත්	8	1 0	40
		සිතියම 10,705/26 පිහිටීම—සේවාගම්කෝරලේ මැදපත්තුව.				
9290	ආවිගල	බෝගහලන්ද	ග. සිංඤ්ජු	11	2 38	40
		සිතියම 10,530. පිහිටීම—සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.				
8757	මාඩුල	බුමුමල්ලේලන්ද	ග. සිංඤ්ජු සහ කෙනේ	9	3 0	40
8758	එම	කරදවලලන්ද	ග. සේදිස්අරපු	0	1 10	20
		සිතියම 9,525. පිහිටීම—අළුත්කුරුකෝරලේ රහම්පත්තුව.				
50	බොල්ලක	ගල්ගහවත්ත	පී. දෙත් බාලේත් ඉහරත්ත	0	3 33	10

කො.	භව.	ඉඩමේ නම.	කෙතෙහි අයගේ නම.	අ. රු. ප.	අක්කර ගස මිල. රු.
9030	ඇස්වත්ත	සිතියම 10,601. පිහිටීම—හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඇලබොඩවත්ත	කසයොරුගේ අමාරිස් වත්ත	0 0 36	10
9031	එම	එම	එම	0 2 26	10
9032	එම	එම	එම	0 0 29	10
Z 663	ගොඩගොඩුව	සිතියම 10,177. පිහිටීම—සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. දෙමවගහලත්ත	ස. දෙව් ගොහානිස්	1 2 36	30
305	ගොඩගොඩුව	සිතියම 9,525. පිහිටීම—අළුතැන්නකෝරලේ රාමුඵගහවත්ත	එම	3 0 0	10
322	එම	ඇවගෙරලියගහවත්ත	ස. ජෝකිනුඅප්ප සහ කෙනෙක්	5 1 6	10
329	එම	තල්ගහවත්ත	ඩ. ගඹුගෙල් ප්‍රේම සහ තවත්	0 1 12	10
339	එම	දෙල්ගහවත්ත	මෝදරගමගේ පිලෝ රිස්	0 3 25	10
8417	තුත්තාන	සිතියම 10,457. පිහිටීම—හේවාගම්කෝරලේ මැදපත්තුව. මඩුගහලත්ත	දේ. සිලිදුවා	0 3 1	10
W 343	එම	සිතියම 7,362. පිහිටීම—හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. කික්ගහවත්ත	ර. දෙව් අත්තෝති සහ කෙනෙක්	1 1 6	10
Z 344	එම	අඹගහවත්ත	ක. මර්කිනු සහ කෙතෙක්	2 0 33	10
K 346	එම	ඇවඹගහවත්ත	ම. ජුවානිස්	0 2 19	10

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණ සර්වේකර්ජනරුලත්තානසේගෙත්ත, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්සාතිර දිසාවේ මංගොඩපති ආණ්ඩුවේ ඒජන්තලත්තානසේගෙත්ත දැනගත්ව පුවහ.

ගරුකර ආණ්ඩුකාර උතුමානවත්තසේගේ අඤ්චල,
ඩබ්ලිවු. පී. චේලර්,
මැඩබලන මහසෙනෙකාරිස් විමස.

No. 1,806, w. P. Colonial Secretary's Office, Colombo, June 4, 1900.

ON Monday, July 23, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 7,967. Village—Palligoda.					
5050	Maduweriyakumbura	Vitanage Babahami and children	Paddy field	2 0 39	20
Preliminary plan 5,284. Village—Palligoda.					
5309	Pannilakandedeniya	Crown	Deniya	1 3 3	10
Preliminary plan 9,417. Village—Palligoda.					
8737	Galkanduregodellalanda	Crown	Jungle	2 0 21	30
Preliminary plan 2,827. Village—Palligoda.					
M 96	Kotupiliyagodakurunduwatta	Crown	Deniya	0 0 34	10
O 96	Do.	do.	Jungle	0 1 20	100
Preliminary plan 7,853. Village—Palligoda.					
E 422	Maddagodawatta	Crown	Jungle	1 1 16	20
Preliminary plan 2,882. Village—Palligoda.					
1742	Indikadatennalanda	Crown	Jungle	16 2 25	30
Preliminary plan 9,625. Village—Palligoda.					
E 610	Kabaragalakandedeniya	Crown	Deniya	1 0 27	10
F 610	Do.	do.	Paddy field	0 2 4	20
G 610	Do.	do.	Owita	0 3 23	10
Village—Owitigala.					
9193	Kabaragalalanda	Crown	Jungle to be reserved	2 1 15	—
Preliminary plan 2,944. Village—Matugama.					
T 152	Welawatta	Crown	Jungle	2 2 8	10
2137	Ebandeniyapitakattiya	do.	Owita	0 0 20	10
Preliminary plan 5,488. Village—Matugama.					
6170	Matugankanda	Munasinge Semanis Appu	Garden	0 0 30	20
6171	Do.	do.	Jungle	2 3 31	50
6172	Matugankanda alias Puladolahena	Crown	Jungle	2 2 22	50
Preliminary plan 9,379. Village—Matugama.					
8643	Gonagodella	Crown	Jungle	1 0 22	50
8643½	Do.	Jasinge Carolis Appu	Garden	0 0 9	30
8644	Alubogahakattiya	Crown	Jungle	1 1 28	50
Preliminary plan 8,616. Village—Palligoda.					
E 493	Gallanawelakumbura	Crown	Abandoned field	0 2 17	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 6,931. Village—Migama.					
1130	Galapitagahagodaland	Crown	Jungle	8 3 0	50
B 275	Galapitayagodalandawita	Karunakalage Jacoris Silva	Deniya	0 2 3	10
C 275	Do.	do.	do.	0 2 31	10
D 275	Do.	do.	do.	0 3 8	10
E 275	Do.	do.	do.	0 1 20	10
Situating in the Iddagoda pattu of Pasdun korale west.					
Preliminary plan 6,933. Village—Ittapana.					
1134	Kitulegahaowita Hadawelakerawa	Crown	Deniya	2 3 35	10
Preliminary plan 6,937. Village—Ittapana.					
1147	Palliyagawaudumullakattiya	Crown	Deniya	5 2 4	10
Situating in the Walallowiti pattu of Pasdun korale west.					
Preliminary plan 4,860. Village—Kalawila.					
911	Gahalakolamullanegenairagodella	Crown	Jungle	21 3 28	15
Situating in the Malewanbadda of Kalutara totamune.					
Preliminary plan 701. Village—Weragala.					
2742	Eriyekele	Crown	Jungle	18 2 14	30
2743	Do.	do.	do.	9 1 20	30
2744	Do.	do.	do.	11 0 30	30
2745	Do.	do.	do.	5 3 29	30
2746	Do.	do.	do.	15 2 0	30
Situating in the Paiyagalbadda of Kalutara totamune.					
Preliminary plan 6,932. Village—Bombuwala.					
1131	Batadombagahalanda	Crown	Jungle	9 3 5	25
Preliminary plan 7,946. Village—Bombuwala.					
2847	Harankahamandiya	Crown	Jungle	6 3 6	25
Preliminary plan 4,166. Village—Desastra Kalutara.					
Q 568	Tembiligahawatta	Pasqual Fonsekage Maria Fonseka	House and garden	0 1 32	3·50*
Situating in the Kalutarabadda of Kalutara totamune.					
Preliminary plan 1,780. Village—Mahagonaduwa.					
5968	Dikwellekurunduwatta	Crown	Owita	3 2 17	20
5969	Do.	do.	do.	4 1 6	20
5970	Do.	do.	do.	13 3 20	20
5971	Do.	do.	do.	3 2 9	20
Situating in the Waddubadda of Panadure totamune.					

* Certificate of quiet possession.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent for the Kalutara District.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,806, W. P.

වම් 1900 ක්වු ජුනි මස 4 වෙනි දින කොළඹ

මහසෙසුකාරියිඋත්තරයේකේ කන්තෝරුවේදිය.

කමර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු ජුනි මස (23) විසිතුන්වෙනි දිනවු සඳුදා දවල් 12ව කමර කවිවේරියේදී වෙන්දේසිකර විකුණවි යෙදෙනවා ඇත.

සිතියම 7,967. ගම—පල්ලියොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම නියන්තා.	අන්දම.	අක්කර	
				මහත. අ. ර. ප.	සක මිල. රු.
5050	මදුවේරිය කුඹුර	විනානගේ බබාහැමි සහලමසි කුඹුර සිතියම 5,284.	කුඹුර	2 0 39	20
5309	පන්තිලකන්දේ දෙනිය	රජසන්තක සිතියම 9,417.	දෙනිය	1 3 3	10
8737	ගල්කඳුර ගොඩැල්ල ලන්ද	රජසන්තක සිතියම 2,827.	කැලේ	2 0 21	30
M 96	කොතුපිලියගොඩ කුරුඳු වත්ත	රජසන්තක	දෙනිය	0 0 34	10
O 96	එම	එම	කැලේ	0 1 20	100
E 422	මද්දගොඩ වත්ත	රජසන්තක සිතියම 7,853.	එම	1 1 16	20
1742	ඉදිකඩතැන්න ලන්ද	රජසන්තක සිතියම 2,882.	එම	16 2 25	20
E 610	කබරගලකන්දේදෙනිය	රජසන්තක සිතියම 9,625.	දෙනිය	1 0 27	10
F 610	එම	එම	කුඹුර	0 2 4	20
G 610	එම	එම	මිව්ව	0 3 23	10

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මගන. අ. රු.ප.	අත්කර ගත මිල. රු.
9193	කබරගල ලන්ද	රාජසත්තක සිතියම 2,944.	කැලේ	2 1 15	20
T 152	වෙලවත්ත	රාජසත්තක	කැලේ	2 2 8	10
2137	එබන්දෙහිය පිටකවිට	එම සිතියම 5,488.	බිවිට	0 0 20	10
6170	මතුගාකන්ද	මුතසිංගේ සේමානිස්අප්ප	වත්ත	0 0 30	20
6171	එම	රාජසත්තක	කැලේ	2 3 31	50
6172	මතුගාකන්ද නොහොත් පුලදෙල හේත	රාජසත්තක සිතියම 9,379.	කැලේ	2 2 22	50
8643	ගෝනගොඩැල්ල	රාජසත්තක	එම	1 0 22	20
8643½	එම	ජයසිංගේ කරුඳුලියඅප්ප	වත්ත	0 0 9	30
8644	අපුබෝගතකවිට	රාජසත්තක සිතියම 8,616.	කැලේ	1 1 28	20
E 493	ගල්ලෙනවෙල කුඹුර	රාජසත්තක සිතියම 6,931.	ගම—පල්ලගොඩ.	පලදරණ කුඹුර	0 2 17 10
1130	ගලපිටගතගොඩලන්ද	රාජසත්තක	කැලේ	8 3 0	20
B 275	ගලපිටගතගොඩලන්ද බිවිට	කරුණානිලකගේ ජකෝ පිස් සිල්වා	දෙහිය	0 2 3	10
C 275	එම	එම	එම	0 2 31	10
D 275	එම	එම	එම	0 3 8	10
E 275	එම	එම	එම	0 1 20	10
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්සන්කෝරලේ ඉද්දගොඩපත්තුවේය.					
1134	කිතුලෙගතබිවිටගද වෙලකැරුව	රාජසත්තක සිතියම 6,937.	දෙහිය	2 3 35	10
1147	පල්ලියගාවලඔවුල්ල කවිට	රාජසත්තක	එම	5 2 4	10
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්සන්කෝරලේ වලල්ලාමිවිටපත්තුවේය.					
911	ගහලකොලමුල්ලේ නැගෙනහිර ගොඩැල්ල	රාජසත්තක පිහිටා තිබෙන්නේ කඵතර ගොවමුගේ මාලවත්තද්දේය.	කැලේ	21 3 28	15
2742	ඊරියකැලේ	රාජසත්තක සිතියම 701. ගම—මේරගල.	කැලේ	18 2 14	30
2743	ඊරියකැලේ	රාජසත්තක	කැලේ	9 1 20	30
2744	එම	එම	එම	11 0 30	30
2745	එම	එම	එම	5 3 29	30
2746	එම	එම	එම	15 2 0	30
පිහිටා තිබෙන්නේ කඵතර ගොවමුගේ පයිතාගල බද්දේය.					
1131	බටදෙබ්ගහලන්ද	රාජසත්තක සිතියම 6,932. ගම—බෝවුමල.	කැලේ	9 3 5	25
2847	ගරත්තගමන්තිය	රාජසත්තක සිතියම 4,166. ගම—දෙසැස්සු කඵතර.	එම	6 3 6	25
Q 568	කැඹිලිගහවත්ත	පස්කුවල් පොත්සේකාගේ මරියපොත්සේකා	ගෙ සහ ඉඩම	0 1 32	*3-50
පිහිටා තිබෙන්නේ කඵතර ගොවමුගේ කඵතර බද්දේය.					
5968	දික්වැල්ලේ කුරුඳුවත්ත	රාජසත්තක	බිවිට	3 2 17	20
5969	එම	එම	එම	4 1 6	20
5970	එම	එම	එම	13 3 20	20
5971	එම	එම	එම	3 2 9	20
පිහිටා තිබෙන්නේ පානදුර ගොවමුගේ මාද්දබද්දේය.					

* මිනිදොරු ගාස්තුව.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාල්ලන්තාත්සේගෙන්ද, එකිනිමේ කොන්දේසි ගැණ කඵතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපඵ්පත්තලන්තාත්සේගෙන්ද දැනගන්ට පුළුවන.

ගරුඳර ආණ්ඩුකාර උතුමානත්වකත්සේගේ ආඥාව ලෙස,

වහල්ලු. පී. ආප්පර, වැඩබලන මහසඤ්ඤාකාරී ජමක.

No. 1,807, W. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1900.

ON Friday, August 3, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,922. Situation—Gangaboda pattu of Siyane korale.
Village—Putupagala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.			
				A.	R.	P.	Rs.
U 517	Timbirigahalanda	M. Coranis Appu	Cocoanuts 6 to 8 years old	1	2	4	20
Preliminary plan 5,892. Situation—Palle pattu of Hewagam korale. Village—Talangama north.							
40	Godaporagahawatta	N. Moses Perera Appu-	Owita	0	2	26	35
47½	Do.	do.	Garden	3	3	33	100
Preliminary plan 10,238. Situation—Meda pattu of Hewagam korale. Village—Kahawala.							
L 690	Diyakadakumbura	I. Juanis	Paddy field	0	0	28	50
Preliminary plan 4,742. Situation—Ragam pattu of Alutkuru korale. Village—Maha Pamunugama.							
U 9	Kirillagahalupota	G. Philip Perera Appu-	Low ground fit for paddy	11	3	25	10
Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale south. Village—Bollata.							
100	Keliellagahalanda	S. Don Salman and others	Claimed under title plan 18,696	5	3	0	30
Preliminary plan CLXXV. Situation—Udugaha pattu of Siyane korale. Village—Hunupola.							
N 38	Delgahawatta	W. Punchi Appu and others	Garden	2	3	0	100
Preliminary plan 4,662. Situation—Palle pattu of Hewagam korale. Village—Battaramulla.							
L 7	Delgahawatta	P. Johanis Botagu and others	—	2	3	0	20
X 7	Medaowitakele	—	—	0	2	20	20
O 7	Delgahawatta	D. V. Gunaratna	—	1	3	14	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,807, W. P.

වෂ් 1900 ක්වු ජුනි මස 12 වෙනි දින කොළඹ
මහසෙනෙවරියාගේ කාර්යාලයේදී.

මහලුම් ඉඩම් වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වෂ් 1900 ක්වු අගෝස්තු මස 3 වෙනි දිනවූ සිකුරුදා දවල් 12ව කොළඹ කවරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර මහත. සක මිල.			
				අ. රු. ප.	රු.	අ. රු. ප.	රු.
U 517	තිම්පිගලපත්ත	ම. කොරනියාප්පු	අවරුදු 6 හිට 8 අක්කර පොල්	1	2	4	20
සිතියම 8,922. පිහිටීම සියලුකෝරලේ ගඟබොට්ටන්දුව. ගම—පුටුපාගල.							
40	ගොඩපොරගහවත්ත	න. මෝසස් ප්‍රේර් අප්පු	ඔවුරු	0	2	26	35
47½	එම	එම	වගාව	3	3	33	100
සිතියම 5,892. පිහිටීම හේවාගමකෝරලේ පල්ලේපත්තුව. ගම—රුකුරුගලත්තම.							
සිතියම 10,238. පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව. ගම—කහවල.							
L 690	දියකඩකුඹුර	ව. ජුවානිය	කුඹුර	0	0	28	50
සිතියම 4,742. පිහිටීම අළුත්කුරුකෝරලේ රහම්පත්තුව. ගම—මහපවුහුගම.							
U 9	කිරිල්ලගහදොඹපොත	ජී. පිලිප්ප්‍රේර් අප්පුකාමි	මඩඹිම	11	3	25	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර යක මිල. රු.
100	සිතියම 9,525. පිහිටීම දකුණු අර්ධකරුකෝරලේ කෙහෙල්ලගලයන්ද	ස. දෙව් සල්මත් සහ තවත්	රුහම්පත්තුව, ගම—බොල්ලත. නොමමර 18,696 ප්‍රකාරයට අයිතිවාසිකම් කියා සිටින	5 3 0	30
N 38	සිතියම CLXXV. පිහිටීම දෙල්ගහවත්ත	සිතියම 4,662. පිහිටීම	සියනැකෝරලේ උඩුගහපත්තුව. ගම—හුනුපොල. ව. පුත්ඵච්ඡපු සහ තවත් වගාව	2 3 0	100
L 7	දෙල්ගහවත්ත	ස. ජේගානිස් බොගේජු සහ තවත්	පල්ලේපත්තුව. ගම—බත්තරමුල්ල.	2 3 0	20
X 7	මැදඹිව්ව කැලේ	—	එම	0 2 20	20
O 7	දෙල්ගහවත්ත	සී. පී. ඉතරත්ත	එම	1 3 14	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. පී. ටේලර්,
 වැඩබලන මහසෙක්‍රතාරීස් වමන.

No. 1,808, w. P.

Colonial Secretary's Office,
 Colombo, June 14, 1900.

ON Friday, August 3, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,286. Situation—Palle pattu of Salpiti korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
F 2	Battakettara	Delgahawatta	Porege Appu	2 2 19	30
G 2	Do.	do.	Don Agris Appu	1 3 22	30

6574 Bope Preliminary plan 3,377. Situation—Meda pattu of Hewagam korale. Dawatagahawatta W. Koranis Veda and others 1 2 31 30

539 Homagama Preliminary plan 4,618. Situation—Palle pattu of Hewagam korale. Kahatagahalanda H. Appusingho 4 1 39 10

Further information respecting these lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,808, w. P.

වම 1900 ක්වු ජුනි මස 14 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීස්ලන්තාත්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වු අගෝස්තු මස 3 වෙනි දිනවූ සිකුරුදා දවල් 12ව කොළඹ කවිචේරිසේදී වෙන්දේසිකර විකුණත්ව යෙදෙනවා ඇත.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	මහත. අ. රු. ප.	අක්කර යක මිල. රු.
F 2	බටකැත්තර	දෙල්ගහවත්ත	පෝරෙගේ අජපු	2 2 19	30
G 2	එම	එම	දෙව් ආශ්‍රිස්අජපු	1 3 22	30

6574 බෝපේ සිතියම 3,377. පිහිටීම—හේවාගම්කෝරලේ මැදපත්තුව. දෙමටගහවත්ත වෑ. කොරනිස්වෙද සහ කෙහෙත් 1 2 31 30

539 හෝවාගම සිතියම 4,618. පිහිටීම—හේවාගම්කෝරලේ පල්ලේපත්තුව. කහටගහලයන්ද හ. අජපුසික්කෝ 4 1 39 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. පී. ටේලර්,
 වැඩබලන මහසෙක්‍රතාරීස් වමන.

No. 1,809, w. p.

Colonial Secretary's Office,
Colombo, June 14, 1900.

ON Tuesday, August 7, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,135. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Name of Land.	Village—Panagoda		Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
		Name of Claimant.				
Y 450	Pelengahalanda	W. Samuel Appuhamy		Cultivated with yams	15 2 0	25
Z 450	Pelengahawatta	W. Appuhamy		Cocoanut about four years	1 2 24	25
A 451	Do.	K. Joran Appu		Cocoanut about ten years	3 2 0	25
B 451	Do.	W. Babanisa		Cocoanut about twenty years	1 2 18	25
5531	Pelengahalanda	Crown		Jungle	6 0 24	15
C 451	Pelengahahena	do.		do.	11 2 19	15
D 451	Kahatagahakissiyalanda	do.		do.	8 2 32	15

Preliminary plan 4,742.—Ragam pattu of Alutkuru korale.
Village—Maha Pamunugama.

D 2	Ehetugahawatta	Crown		Cocoanut two years old	0 2 13	20
-----	----------------	-------	--	------------------------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,809, w. p.

වම් 1900 ක්වු ජුනි මස 14 වෙනි දින කොළඹ මහසෙනෙකාරීජලනාන්දේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු අගෝස්තු මස 7 වෙනි දිනවු අහගරුවාද දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 8,135. පිහිටීම—සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගම—පනාගොඩ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත. අක්කර		අක්කර
				අ. රු. ප.	රු.	
Y 450	පැලන්ගහලන්ද	ව. සාමුවෙල්අප්පුහාමි	කටුසර හෝග	15	2 0	25
Z 450	පැලන්ගහවත්ත	ව. අප්පුහාමි	4 අචිරුදු වසස් පොල්	1	2 24	25
A 451	එම	ක. තේරන්අප්පු	10 අචිරුදු වසස් පොල්	3	2 0	25
B 451	එම	ව. බබානිසා	20 අචිරුදු වසස් පොල්	1	2 18	25
5531	පැලන්ගහලන්ද	ආණ්ඩුව	කැලේ	6	0 24	15
C 451	පැලන්ගහ හේන	එම	එම	11	2 19	15
D 451	කහවගහකිස්සිලන්ද	එම	එම	8	2 32	15

D 2	අග්නිපුගහවත්ත	ආණ්ඩුව	2 අචිරුදු වසස් පොල්	0	2 13	20
-----	---------------	--------	---------------------	---	------	----

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාජ්‍යවරයාණන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
බබ්ලේ. ටී. චෙලර්,
වැඩබලන මහසෙනෙකාරීජලනාන්දේගේ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

NOTICE is hereby given that the sale of the following allotments of land fixed for Monday, June 11, 1900, has been postponed to Wednesday, July 11, 1900:—

Five allotments of land situated in the hatpattu division of the Kandy District of the Central Province.

Preliminary plan 4,618.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
12297	Alawatugoda	Polwattagedárahena	Crown	Small chena	1 2 1
Upset price,—Rs. 100 per acre.					
J 685	Ankumbura	Weliketiyawatta	Crown	Three cocoanut trees and jak	2 0 27
Upset price,—Rs. 50 per acre.					

Preliminary plan 3,862.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
Preliminary plan 3,334.						
G 508	Ankumbura	Godellawatta	Crown	Chena with arecanut and jak trees	0	2 35
Upset price,—Rs. 15 per acre.						
Preliminary plan 3,061.						
X 433	Balakaduwa	Yakambahena	Crown	Abandoned coffee and jak	4	2 38
Upset price,—Rs. 50 per acre.						
Preliminary plan 2,631.						
8210	Alawatta	Keppetigalahena	Crown	Chena	5	0 34
Upset price,—Rs. 15 per acre.						

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

Kandy Kachcheri,
June 9, 1900.

F. J. SMITH,
for Government Agent.

වෛ 1900 ක්වු ජුනි මස 11 වෙනි සදුදිනදී විකිනීමට නියමකර තිබුන පහත සඳහන්වන බිම්කම්වල, වෛ 1900 ක්වු ජුනි මස 11 වෙනි බුදදිනදී විකිනීමට කල්දීමට යෙදුනු මෙයින් දැනුම්දෙමි.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ භාරිස්පත්තුව. කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 5ක්.
සිතියම 4,618.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අක්කර මහත. යක මිල.		
				අ. රු. ප.	රු.	
12297	අලවතුගොඩ	පොල්වත්තේගෙදර්ගේන සිතියම 3,862.	කුඩාගේන	1	2 1 100	
J 685	අත්කුඹුර	වැලිකැවියේ වත්ත	පොල්ගස් තුනක් සහ කොස්ගස්	2	0 27 50	
සිතියම 3,334.						
C 508	එම	ගොඩැල්ලේ වත්ත	පුවක් සහ කොස්ගස් ඇති ගේන	0	2 35 15	
සිතියම 3,061.						
X 433	බලකඹුව	යකඩේගේන	පාළු කෝපි සහ කොස් ගස්	4	2 38 50	
සිතියම 2,631.						
8210	අලවත්ත	කැප්පිවිගල ගේන	ගේන	5	0 34 15	

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පත්තුවලින් නොවන බවට, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගොරවනියවු ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගත හැකිවේ.

වෛ 1900 ක්වු ජුනි මස 9 වෙනි දින මහනුවර කම්බේරියේදීය.

ඇ. ජ. ජේ, ස්විත්, ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ වෙතුවට.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,064, s. p.

Colonial Secretary's Office,
Colombo, June 7, 1900.

ON Thursday, July 19, 1900, at 12 noon, the Government Agent for the Southern Province will put to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
4100	Kanatawattagodawatta	Ambagahaduwege Andris	Garden	3	3 33	10
Y 251	Kurumullagodakebella	—	do.	2	1 17	10
4103	Lindamullawatta	Nallaperamal Tantarige Punci Appu	do.	1	3 24	10
4106	Ehalaheendeniyawatta	—	do.	1	0 21	10
D 252	Managoda or Rillamullagoda	—	do.	1	1 0	10
4109	Kunkettyvila-addarakoratuwa-watta	Wattege Carolis	do.	1	3 13	10
4110	Do.	—	do.	1	3 38	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 2,888. Village—Lelwala.						
5890	Hallolukanda	Bastian de Silva	Jungle	1	3 14	20
5891	Udadeniya	Wannipura Odarisa	Deniya	3	2 8	20
5892	Do.	do.	do.	1	2 32	20
5893	Kopitiwana	—	Jungle	3	3 22	15
5894	Do.	Wannipura Odarisa	do.	1	2 8	15
5899	Kurundekanda	A. Jayawardena	do.	1	0 30	15
5902	Dehigahapolpelakanda	Don Elias de Silva	Garden	0	2 32	20
5908	Iriyawellapunchiduwa	Don Teodoris de Silva	Deniya	0	2 6	15
V 260	Do.	do.	Garden	1	2 17	15
W 260	Polgahadeniya	D. A. de Silva	Low jungle	2	1 36	10
5910	Galenadeniyagodawatta	—	Garden	1	0 28	10
5911	Do.	—	Owita	0	2 21	10
5914	Eriyagollapunchiduwa	—	Low jungle	1	2 17	10
5915	Eriyagollapunchiduwa	Lelwalagamage Tegriss	Garden	0	0 34	10
Divitura village plan. Village—Divitura.						
659	Piduruduwa	—	Deniya	1	1 21	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,064, S. P.

වම් 1900 ක්වු ජුලි මස 7 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහජනතලක්කානේ විසින් මෙහි පහත සඳහන් වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කියෝතල ප්‍රකාරයට වම් 1900 ක්වු ජුලි මස 19 වෙනි දිනවු බ්‍රහස්පතින්දා දවල් 12ට ගාල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ භාරි පලාතේ ගඟබොඩපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැලි 22ක්.
සිතියම 2,462. ගම—වදුරඹ.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	අක්කර		
				ගහන.	රූ.	
4100	කනක්කවත්තගොඩවත්ත	අඹගහවුගේ අන්ද්‍රිය	වත්ත	3	3 33	
Y 251	කුරුමුල්ලගොඩකැබෙල්ල	—	එම	2	1 17	
4103	ලීදමුල්ලවත්ත	නල්ලප්පෙරුමාල් තත්තිරිගේ පුවිඅප්පු	එම	1	3 24	
4106	ඉහල හේන්දෙනිය වත්ත	—	එම	1	0 21	
D 252	මාතගොඩ නොගොන් රිලා මුල්ලගොඩ	—	එම	1	1 0	
4109	කුංකැවිම්බලඅද්දර කොරවුව.	වත්තගෙ කරෝලිය	එම	1	3 13	
4110	එම	—	එම	1	1 38	
සිතියම 2,888. ගම—ලේල්වල.						
5890	ගල්බලකන්ද	බස්තියන්ද සිල්වා	කැලේ	1	3 14	
5891	ලඹදෙනිය	වත්තිපුර බදුරිසා	දෙනිය	3	2 8	
5892	එම	එම	එම	1	2 32	
5893	කොපිවිවාන	—	කැලේ	3	3 22	
5894	එම	එම	එම	1	2 8	
5899	කුරුක්දෙකන්ද	ඒ. ජගවර්දන	එම	1	0 30	
5902	දෙල්ගඟ පොල්පැලකන්ද	දෙත් එලියන්ද සිල්වා	වත්ත	0	2 32	
5908	ඊරියවැල්ල පුත්ච්චුව	දෙත් නිංආපෙරිස් ද සිල්වා	දෙනිය	0	2 6	
V 260	ඊරියවැල්ල පුත්ච්චුව	දෙත් නිංආපෙරිස් ද සිල්වා	වත්ත	1	2 17	
W 260	පොල්ගහදෙනිය	සී. ඒ. ද සිල්වා	පහත් කැලේ	2	1 36	
5910	ගලෙනදෙනියගොඩ වත්ත	—	වත්ත	1	0 28	
5911	එම	—	බිවට	0	2 21	
5914	ඊරියවැල්ල පුත්ච්චුව	—	පහත් කැලේ	1	2 17	
5915	ඊරියවැල්ල පුත්ච්චුව වත්ත	ලේල්වලගමගේ හේග්‍රිය	වත්ත	0	0 34	
දිව්තුර ගමේ සිතියම.						
659	පිදුරුව	—	දෙනිය	1	1 21	

මෙම ඉඩම් කැබෙල්ලට අයිතිවාසිකම් කියා තිබෙන ගම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු ගතාදීය දකුණු පලාතේ මහජනතලක්කානේදී පෙන්වා සිටිනට බිහික.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුන්කානේදී විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලක්කානේදීද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානවත්තගමගේ අංඤා ලෙන,
ඩබ්ලිවු. පී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වම්ක.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

NOTICE is hereby given that the Land Sale fixed for June 5, 1900, has been postponed to Friday, June 22, 1900.

Chilaw Kacheheri,
May 30, 1900

J. G. FRASER,
Assistant Government Agent.

No. 1,391, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, June 4, 1900.

ON Tuesday, August 7, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
Preliminary plan 2,045.						
10080	Kuruvikkulam	Santiago Dias	Low jungle	15	1 10	25
10087	Do.	—	High jungle	19	0 30	30
10088	Do.	—	do.	21	3 7	30
10094	Do.	—	do.	1	1 31	25
10096	Do.	—	do.	5	1 34	25
Preliminary plan 2,320.						
10883	Kakanankuli	Julian Pariyary Manuelpillai	Jungle	28	2 26	20
Preliminary plan 176.						
2037	Watawan	—	Sandy plain	9	3 34	10
2038	Do.	—	do.	9	3 27	10
2039	Ottapana	—	do.	11	0 26	10
D 36	Do.	—	do.	6	3 4	10
Preliminary plan 2,323.						
10904	Ottapana	Muttu Karuachy Kandaiya and Suna Karuachy Ponniya	Jungle	4	1 23	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,391 N.-W. P.

විෂි 1900 ක්වූ ජූනි මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවැරිස්උත්තරාච්ඡේන කන්තෝරුවේදී.

වෘත්ත දිසාවේ උපදේශකවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිත සත්කක ඉඩම් ආශ්‍රිතව කිසියම්වල ප්‍රකාරයට විෂි 1900 ක්වූ අගෝස්තු මස 7 වෙනි දිනවූ අභ්‍යර්ථනාදී දවල් 10 ප්‍රස්තරවේ කවීමේදී වෙන්දේසිකර මිනුණක්ව යෙදෙනවා ඇත.

වෘත්ත දිසාවේ ප්‍රස්තරම් පලාගේ ප්‍රස්තරම් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 11ක්.

සිතියම 2,045.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහස.		අක්කර
				අ. ර. ප.	රු.	
10080	කුරුවිකුලම්	සන්තියාගු ඩයස්	ලඳු කැලේ	15	1 10	25
10087	එම	—	කැලේ	19	0 30	30
10088	එම	—	එම	21	3 7	30
10094	එම	—	එම	1	1 31	25
10096	එම	—	එම	5	1 34	25
සිතියම 2,320.						
10883	කාන්තකන්කුලි	ජූලියන් පරිකාර් මනුමෙල් පල්ලේ	කැලේ	28	2 26	20
සිතියම 176.						
2037	පට්ටමාන්	—	වැලිපලාව	9	3 34	10
2038	එම	—	එම	9	3 27	10
2039	මට්ටපනේ	—	එම	11	0 26	10
D 36	එම	—	එම	6	3 4	10
සිතියම 2,323.						
10904	මට්ටපනේ	මුත්තුකාමම්පි කන්දසියා සහ සුනා කාමම්පි පොත්තසියා කැලේ		4	1 23	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථර්පතරුල්ලන්තාච්ඡේනෙත්ද, මිනිනිමේ කොන්දේසි ගැණ කාරණා වෘත්ත දිසාවේ ප්‍රස්තරම් උපදේශකවරයන්ගේත්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආශ්‍රිතකාර උතුමානත්වනත්තේ ආශ්‍රිතවලය,

බ්ලිල්ලු. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවැරිස් වම්ක.

No. 1,391 N.-W. P.

கொலோனியல் சர்க்கித்தார ஆபிசில்,
கொழும்பு, 1900 ம ஆனிமீ 4 ந் உ.

1900 ம ஆண்டு ஆவணிமாதம் 7 ந் திகதி செவ்வாய்க்கிழமை 1 மணிகுறு புததளம் தன் ஆபிசில் வடமே
ன மாகாணத்து உதவி கவறணமேந்து ஏசனரவர்களால் இதனடியிற சொலவப்படடிருக்கிற முடிக்குரிய கா
ணித்துணைக்களை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தபயிரகாரம் ஏவத்திற கூறி விற்
கப்படும்.

11 காணித்துண்டுகள், வடமேல மாகாணத்து புததளம் டிஸ்கிறிக்கின் புததளமபற்று பகுதியிலிருக்
கின்றது.

பிளான இலக்கம் 2,045. உரித்தாளி—அரசாட்சியார். நிதானித்த விவ
ஏக்க ரொண

இல.	குறிச்சி.	கேள்வீகாரானினை பெயர்.	வவரம்.	வீசாலம.	றுக்கு.
				அ.று.ப.	ரு.
10080	சூருவிக்குளம்	சந்தியாகுடயல	சிறுகாடு	15 1 10	25
10087	ஶே.	—	பெருங்காடு	19 0 30	30
10088	ஶே.	—	ஶே.	21 3 7	30
10094	ஶே.	—	ஶே.	1 1 31	25
10096	ஶே.	—	ஶே.	5 1 34	25
பிளான இலக்கம் 2,320. உரித்தாளி—அரசாட்சி.					
10883	காககணங்குளி	சவியான பரியாரி மனுவேல	காடு	28 2 26	20
பிளான இலக்கம் 176. உரித்தாளி—அரசாட்சி.					
2037	வட்டவான	—	மணற்குவளி	9 3 34	10
2038	ஶே.	—	ஶே.	9 3 27	10
2039	ஶே.	—	ஶே.	11 0 26	10
D 36	ஶே.	—	ஶே.	6 3 4	10
பிளான இலக்கம் 2,323. உரித்தாளி—அரசாட்சி.					
10904	ஶே.	முத்தகாமாச்சி கந்தையாவுடி, ச. காமாச்சி பொன்னையார்	காடு	4 1 23	25

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விவரம் அளவையத்தலைவரிடத்திலும் விற்வனவின் கொந்தீசைப
பற்றி புததளம் உதவி கவறணமேந்து ஏசனரிடத்திலும் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டடனையின்படி,
டபிள்யூ. றீ. தேயிலர்,
இராசாங்க விக்கிரிண வேலைபாரப்பவர்.

No. 1,392, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, June 8, 1900.

ON Tuesday, August 7, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put
up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized
by Government.

Two allotments of land situated in the Puttalam division of the Puttalam District of the North-Western
Province.

Preliminary plan 2,352.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
10950	Town of Puttalam	Crown	Crown	Lane	0 0 2.75
10951	Do.	do.	do.	do.	0 0 2

Upset price,—Rs. 600 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the
conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,392, N.-W. P.

வகி 1900 ன்வு பூயி மச 8 வெகி டிக கைலு
மகசெனுயாரிச்சுனவானே கவகைர்ரூவெடிக.

வகி டிகாவே பூயிபுலுமே டுபீச்சவகடுவனானே பிசிக வெகி மகசெ னடுகவவெக குண்புல கவகக
ஓவிகி குண்புலே கியேவலடு பூகாரமப வகி 1900 ன்வு டிகாவேவ மச 7 வெகி டிகபு டிககரூலாடிடடுல 10
பூயிபுலு கவிலேரீசேடி வெவடேசிகர பிசுணவப செடிவலா டிக.

வகி டிகாவே பூயிபுலு மலாவே பூயிபுலு கைவிடாசெ பிசிகி கிவெக விசுகூவெடு 2ன்.

கை.	கம.	கிசிகம 2,352.	டிகவ.
		ஓடுசீமிகாரகா.	டிகவ.
10950	பூயிபுலு கவகக வுடு	குண்புல	0 0 2.75
10951	புல	புல	0 0 2

டிககககக மடு ரூபிகடு 600.

வெகி ஓவிகி டிகாவே வுகிசுடு காரகூ கடுவெகடுசகடுசுடுவனானேவெடி, பிசிகிவெ கைவடேடி
காரகூ வகி டிகாவே பூயிபுலுமே டுபீச்சவகடுவனானேவெடி டிகவவப பூபவக.

கடுகடு குண்புலுமே டிகவகவவகவவவெடி குண்புலு
பிசிகி. பி. வெடுடு,
வுகிபடுக மகசெனுயாரிச்செ வெக.

No. 1,392 N.-W. P.

කොළොන්නියෙහි සිටින්නා වූ ආදිපති,
කොළොන්නිය, 1900 ම ජූනි මාස 8 දින.

1900 ම ජූනි මාස 7 දින සිටින්නා වූ ආදිපති මහතා විසින් 1 මණ්ඩල ප්‍රදානයක් සඳහා ආදිපති වැඩමුළු
මාසාණයේ දී උසස් කමිටුවක් පත් කරනු ලැබූ අතර ආදිපති මහතා විසින් මෙම කමිටුවට ප්‍රධානියා කොට
නුරුගම, අරාසාදියා ප්‍රදානය උසස් කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට
පවසයි.

2 කොටස් කමිටුවක්, වැඩමුළු මාසාණයේ දී ප්‍රදානයක් ලබා දීම සඳහා ප්‍රදානයක් ප්‍රදානය වීමට තීරණය කරනු ලැබූ බවට.

විකුණු වූ මුදල 2,352. උසස් කමිටුව—අරාසාදියා.

මුදල.	ප්‍රදානය.	කොළොන්නියෙහි ප්‍රධානියා.	විකුණු වූ මුදල.	විකුණු වූ මුදල.
10950	ප්‍රදානය කමිටුව	අරාසාදියා	මුදල 2	0 0 2
10951	ප්‍රදානය කමිටුව	අරාසාදියා	මුදල 2	0 0 2

විකුණු වූ මුදල 600.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.
ආදිපති, ආදිපති,
අරාසාදියා විකුණු වූ මුදල.

No. 1,393, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, June 8, 1900.

ON Tuesday, August 7, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 242.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.
2290	Muselpitty	Segu Mahamadu Naina	Waste land, scrub jungle, except three cocoanut trees 45 years old	46 1 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,393, N.-W. P.

මෙම 1900 ක්‍රි.පූ. 1 මස 8 දින කොළඹ

මහලේකම්වරයා විසින් පවසනු ලැබූ බවට පවසයි.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.

මුදල.	ප්‍රදානය.	කොළොන්නියෙහි ප්‍රධානියා.	විකුණු වූ මුදල.	විකුණු වූ මුදල.
2290	ප්‍රදානය කමිටුව	අරාසාදියා	මුදල 45 ක පොල් ගස 3 ක් ඇතුළත්ව	46 1 0

විකුණු වූ මුදල 103.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.

මෙම කමිටුව විසින් මෙම කමිටුවට ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබූ බවට පවසයි.
ආදිපති, ආදිපති,
අරාසාදියා විකුණු වූ මුදල.

No. 1,393, N.-W. P.

கொலோனியல் சர்க்கிர் த்தார் ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஜூன் 8 ந் வ.

1900 ம் ஆண்டு ஜூன் மாதம் 7 ந் திகதி 1 மணிக்கு புத்தளம் தன் ஆபீசில் வடமேன் மாகாணத்து உதவி கவற்ணமேந்து ஏசன்றவர்களால் இன்னயிற் சொல்லப்படடிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்படடிருக்கும் பொருத்தப்பிரகாரம், ஏலத்திற் கூறி விற்கப்படும்.

1 கரணித்துண்டு, வடமேன் மாகாணத்து புத்தளம் டிஸ்திரிக்டின் கற்பிட்டிப் பகுதியிலிருக்கின்றது.

பிரான் இலக்கம் 242.

உரித்தாளி—அரசாட்சி.

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விபரம்,	வீசாலம்,
2290	முசல்பிடடி	சேகுமுகம்மது நெயினு	45. வயதான 3 தென்னைமரங்களைத் தவிர ஏக்கத்துக்கும் வெண்காணி யும் பறடைக்காடும்	அ. மு. ப. 46 1 0

நிதானித்தவிலை ஏக்கர் ஒன்றுக்கு ரூபாய் 10.

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொந்தீசுகளைப்பற்றி புத்தளம் அரசாட்சியாரின் உதவி ஏசன்றரிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமரவர்களினது கட்டளையின்படி,

டபினியு. ற்றி. தேய்லர்,

இராசாங்க லிசிடரினது வேலைபார்ப்பவர்.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,017, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, June 5, 1900.

ON Tuesday, July 24, 1900, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and nine allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1,215.—Eppawala korale. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
8635	Konwewa	Herat Mudiyanseilage Badderala	Low jungle fit for cocoonut	3	3 21
4044	Galayagama	Preliminary plan 1,345.—Eppawala korale.	Claimant—Crown.	6	1 2
		Nambiralage Kawurula	Low jungle fit for paddy		
4218	Mussalpitaya	Preliminary plan 1,392.—Eppawala korale.	Claimant—Crown.	1	1 5
		Kirihamige Podihami	Low jungle fit for paddy		
4219	Tamuttegama	Kalugallerallage Tommaya	do.	0	2 31
4805	Kadurugaswewa	Preliminary plan 1,572.—Eppawala korale.	Claimant—Crown.	0	3 35
		Mudiyanse Korala	Low jungle fit for paddy		
4806	Do.	Claimant—Crown and K. Muthu Menika.	Paddy field encroachment	0	3 10
4807	Do.	do.	do.	0	3 24
4831	Kandakkulama	Preliminary plan 1,585.—Eppawala korale.	Claimant—Crown.	1	1 25
		Loku Banda, Ratamahatmaya, and Punchi Banda, Registrar	Low jungle fit for paddy		
1251	Kandakkulama	Preliminary plan 365.—Eppawala korale.	Claimant—Crown.	21	2 14
		Relapanawa Punchirala, ex-Rate-mahatmaya	High jungle fit for paddy		
2225	Kahatagollewa	Preliminary plan 663.—Kanadara korale.	Claimant—Crown.	4	1 24
		Ukkurala Vel-vidane	Low jungle fit for paddy		
2239	Lulnewa	Preliminary plan 671.—Kanadara korale.	Claimant—Crown.	6	3 8
		Kanda Vel-vidane	Low jungle fit for paddy		
2242	Lokuruwewa	—	do.	5	2 32
2248	Rotapokuna	Preliminary plan 673.—Kanadara korale.	Claimant—Crown.	4	3 17
		Kapurula Vel-vidane	Low jungle fit for paddy		
3339	Mekichchewa	Preliminary plan 1,161.—Kanadara korale.	Claimant—Crown.	4	0 0
		Wannihamige Punchirala and others	High jungle fit for paddy		
3340	Ratmale	Ranhamige Ambarate and another	do.	2	1 15
3341	Do.	do.	do.	4	0 38
3342	Do.	Kirihami Gamarala	do.	2	0 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
3846	Ratmale	Preliminary plan 1,163.—Kanadara korale. Wannihami Gamarala	Claimant—Crown. Low jungle fit for paddy	3	3	2
4302	Gangurewa	Preliminary plan 1,406.—Kanadara korale. Welate Mohottale	Claimant—Crown. Low jungle fit for cocoonut	1	0	0
4325	Gangurewa	Preliminary plan 1,408.—Kanadara korale. Welate Mohottale	Claimant—Crown. Low jungle fit for paddy	4	0	23
4765	Sandigawewa	Preliminary plan 1,547.—Kanadara korale. Kadiratege Kandate	Claimant—Crown. Open land fit for garden	0	3	32
4832	Weruppankulama	Preliminary plan 1,586.—Kanadara korale. Malhami, peon	Claimant—Crown. Low jungle fit for garden	1	2	39
4822	Halmillewa	Preliminary plan 1,579.—Kanadara korale. Sana Gabriel	Claimant—Crown. High jungle fit for paddy	2	3	22
5382	Nitiyagamapalugas- wewa	Preliminary plan 1,818/120.—Kanadara korale. Welate Vel-vidanege Ranhami	Claimant—Crown. Low jungle fit for paddy	4	0	11
2312	Diwulwewa	Preliminary plan 702.—Kadawat korale. Gammanchirala	Claimant—Crown. Low jungle fit for paddy	8	2	20
2343	Etakada	Preliminary plan 718.—Kadawat korale. Siral Vel-vidane and others	Claimant—Crown. Low jungle fit for paddy	26	3	6
2378	Muwaetagama	Preliminary plan 736.—Kadawat korale. N. Ratanapala Unnanse	Claimant—Crown. High jungle fit for paddy	6	2	0
4378	Mipitiya	Preliminary plan 1,420.—Kadawat korale. Punchirala, Registrar	Claimant—Crown. Scrub and open land fit for paddy	2	1	28
4425	Sangilikanadarawa	Preliminary plan 1,434.—Kadawat korale. Godage Mudaliyar	Claimant—Crown. Jungle fit for garden	4	1	6
4427	Do.	do.	Partly planted (fit for garden)	8	0	0
4429	Do.	do.	Paddy field	3	0	12
4431	Do.	do.	Jungle fit for garden	12	3	8
2277	Kallanchiya	Preliminary plan 688.—Kende korale. Welate Vel-vidane	Claimant—Crown. Low jungle fit for garden	1	2	5
4362	Kapiriggama	Preliminary plan 1,415.—Kende korale. Ukkurala Gamarala and another	Claimant—Crown. Low jungle fit for paddy	4	0	18
4363	Do.	do.	do.	0	2	21
4364	Do.	Welate Lekamage Punchirala and another	do.	3	0	38
4365	Do.	Kapurala Wedaralage Appuhamy	do.	3	0	18
4366	Do.	Naidarala Upasakarala.	do.	3	0	30
4371	Ambagahawewa	Preliminary plan 1,417.—Kende korale. Punchiralage Ukkurala	Claimant—Crown. Low jungle fit for paddy	2	0	34
4372	Do.	Kadiratege Sirala	do.	0	2	12
4373	Do.	Bairala, late Vel-vidane	do.	2	1	32
Q 125	Kudagama at Amba- gahawewa	Claimant—Crown and Kapurula Badderala.	Encroachment	0	1	16
4374	Do.	—	Paddy field (encroachment)	0	1	14
4375	Do.	Claimant—Crown. Punchiralage Kandate	Low jungle fit for paddy	0	3	14
4744	Gonewa	Preliminary plan 1,538.—Kende korale. Punchirala, late Vel-vidane, and another	Claimant—Crown. Scrub jungle fit for paddy	2	0	0
4745	Kadurugasdamane	Preliminary plan 1,539.—Kende korale.	Claimant—Crown and Udayare Mohottale. Paddy field (encroachment)	0	0	31
4746	Do.	—	do.	0	0	35
4748	Kapirigama	Preliminary plan 1,540.—Kende korale. P. Wannihami Upasakarala	Claimant—Crown. Scrub fit for paddy	1	0	16
4770	Rambewa	Preliminary plan 1,551.—Kende korale.	Claimant—Crown and Appuhami, late Vel-vidane. Paddy field (encroachment)	0	0	24
4818	Wewelpitiya	Preliminary plan 1,576.—Kende korale. Kandate Vel-vidane and another	Claimant—Crown. Low jungle fit for paddy	1	2	37
L 126	Do.	Claimant—Crown and Welate Gamarala.	Paddy field (encroachment)	1	0	11
4828	Puwarisankulama	Preliminary plan 1,583.—Kende korale. K. Sinna and P. Kapuwa	Claimant—Crown. Low jungle fit for paddy	5	2	9
5161½	Welewa	Preliminary plan 1,705/29.—Kende korale. Claimant—Crown and Kapurula Nudiyarala. Silamburula Vel-vidane	Abandoned garden	0	0	22
5417	Pandiyankadawala	Preliminary plan 1,837.—Kende korale. Siralagekikarubami	Claimant—Crown. Low jungle fit for paddy	4	2	1
5423	Kallanchiya	Preliminary plan 1,840/127.—Kende korale. Punchiralage Welate	Claimant—Crown. Low jungle fit for paddy	1	2	29

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1835	Nikawewa	Preliminary plan 503.—Nuwaragam korale. M. M. Menikrala Vedarala and others	Claimant—Crown. Low jungle fit for paddy	13 1 20
899	Mahabulankulama	Preliminary plan 271.—Nuwaragam korale. Wannihami Vel-vidane and others	Claimant—Crown. High jungle fit for paddy	6 2 8
900	Do.	do.	do.	6 3 11
3056	Mahabulankulama	Preliminary plan 1,092.—Nuwaragam korale. Appuralage Bajurala	Claimant—Crown. Forest fit for paddy	2 3 26
3498	Mahabulankulama	Preliminary plan 1,178.—Nuwaragam korale. Wannihami Vedarala	Claimant—Crown. High jungle fit for paddy	1 2 17
A 123	Mahabulankulama	Claimant—Crown and Wannihami Vedarala.	Paddy field (encroachment)	0 0 27
3499	Do.	Claimant—Crown. Badderala, Menikrala Vedarala, and another	High jungle fit for paddy	7 0 23
5009	Mahabulankulama	Preliminary plan 1,652.—Nuwaragam korale. Menikrala Vel-vidane, W. Appur- rala, and others	Claimant—Crown. High jungle fit for paddy	6 0 35
5010	Do.	do.	do.	6 0 4
5011	Do.	do.	do.	5 3 15
3892	Ulukkulama	Preliminary plan 1,306.—Nuwaragam korale.	Claimant—Crown and Udayare Vel-vidane and others. Paddy field (encroachment)	0 0 10
3879	Pahala Talawa	Preliminary plan 1,302.—Nuwaragam korale. Wannihami, late Arachchi	Claimant—Crown. Thorny jungle fit for paddy	2 3 28
4122	Moragollegama	Preliminary plan 1,370.—Nuwaragam korale. Appurala Vel-vidane	Claimant—Crown. Thorny jungle fit for paddy	3 2 14
4644	Durabulankulam	Preliminary plan 1,503.—Nuwaragam korale. M. Wela	Claimant—Crown. Low jungle fit for paddy	0 3 23
5370	Alankulama	Preliminary plan 1,812.—Nuwaragam korale. Herathami of Anuradhapura	Claimant—Crown. Forest fit for cocoonut	5 1 0
5399	Elayapathukulama	Preliminary plan 1,829.—Nuwaragam korale. Kana Waitilingam	Claimant—Crown. Low jungle fit for paddy	4 1 9
2057	Talgaswewa	Preliminary plan 563.—Wilachchiya korale. Vel-vidanage Kapuruhami and another	Claimant—Crown. Low jungle fit for paddy	5 0 20
2058	Do.	Mantirihami Vel-vidanage Welate	do.	2 2 2
2229	Anderewewa	Preliminary plan 666.—Wilachchiya korale. Malhami Vel-vidane	Claimant—Crown. Low jungle fit for paddy	1 2 28
2230	Do.	Kaluhami	do.	3 2 22
2231	Do.	do.	do.	2 2 3
2250	Dangollewa	Preliminary plan 674.—Wilachchiya korale. Kirihamige Menikrala and others	Claimant—Crown. Low jungle fit for paddy	6 0 5
4025	Kaballeyepinuwewa	Preliminary plan 1,332.—Wilachchiya korale. Kowurala Vel-vidane	Claimant—Crown. High jungle fit for paddy	7 3 26
2254	Katupatwewa	Preliminary plan 675.—Wilachchiya korale. Pinhami Vel-vidane	Claimant—Crown. High jungle fit for cocoonut	0 2 29
2256	Timbiriwewa	Preliminary plan 676.—Wilachchiya korale. Jayaturala, late Korala	Claimant—Crown. High jungle fit for paddy	11 2 23
2257	Pahalamaragehewa	Preliminary plan 677.—Wilachchiya korale. Pinhami Vel-vidane	Claimant—Crown. High jungle fit for paddy	15 3 0
2275	Tammannewa	Preliminary plan 687.—Wilachchiya korale. Kandate Gamarala	Claimant—Crown. High jungle fit for paddy	7 0 8
4030	Dunumadalewa	Preliminary plan 1,337.—Wilachchiya korale. Kawurala Vel-vidane	Claimant—Crown. High jungle fit for paddy	8 2 32
4031	Naiwewa	Preliminary plan 1,338.—Wilachchiya korale. D. Ranhami Appuhami	Claimant—Crown. Low Jungle fit for paddy	10 1 39
4045	Wirasole	Preliminary plan 1,346.—Wilachchiya korale. Pinhami Vidanage Badderala	Claimant—Crown. Low jungle fit for paddy	4 2 38
4221	Bilibewa	Preliminary plan 1,393.—Wilachchiya korale.	Claimant—Crown. Low jungle fit for paddy	4 3 23
4222	Bilbewa	Claimant—Crown and Sohondirala Vel-vidane and others.	Paddy field (encroachment)	0 1 15
4223	Bilbewa	Claimant—Crown.	Low jungle fit for paddy	8 3 22
4224	Bilbewa	Claimant—Crown and B. Ranhami and others.	Paddy field (encroachment)	0 0 17
4225	Bilbewa	Claimant—Crown and Ranhami and others.	Paddy field (encroachment)	0 2 5
4226	Bilibewa	Preliminary plan 1,393.—Wilachchiya korale. Claimant—Crown.	Low jungle fit for paddy	6 0 10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
4227	Bilibewa	Claimant—Crown and Sohondirala Vel-vidane and others. — Claimant—Crown.	Paddy field (encroachment)	1 1 28
4228	Do.	—	Jungle fit for paddy	5 1 0
4229	Do.	—	do.	8 3 30
4230	Do.	—	do.	4 1 33
4231	Do.	—	do.	7 3 36
4232	Do.	—	do.	9 1 20
4233	Do.	—	do.	4 3 11
4234	Do.	—	do.	5 3 18
4235	Do.	—	do.	7 2 22
5236	Do.	—	do.	5 1 5
4237	Do.	—	do.	5 3 22
4238	Do.	—	do.	6 0 30
4239	Do.	—	do.	5 1 5
4240	Do.	—	do.	7 1 13
4241	Do.	—	do.	4 0 13

Preliminary plan 1,394.—Wilachchiya korale.
Claimant—Crown.

4242	Katupatwewa	W. Appurala	High jungle fit for paddy	3 0 23
------	-------------	-------------	---------------------------	--------

Preliminary plan 1,395.—Wilachchiya korale.
Claimant—Crown.

4243	Tammannewa	Kirihami	Low jungle fit for paddy	0 3 33
------	------------	----------	--------------------------	--------

Preliminary plan 1,397.—Wilachchiya korale.
Claimant—Crown.

4265	Kaballeyapinuwewa	A. Menikrala	Thorny jungle fit for paddy	1 1 12
------	-------------------	--------------	-----------------------------	--------

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,017, N.-C. P.

විෂි 1900 ක්වු ජුනි මස 5 වෙනි දින කොළඹ
මහජනකාර්යාලයේ සභාවේ සභාපතිවරයා විසින්.

දැනට දිසාවේ ආණ්ඩුවේ ඒකකයක් වශයෙන් පිහිටි මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට විෂි 1900 ක්වු ජුලි මාසේ 24 වෙනි දිනවු අභ්‍යන්තර ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ සභාවේ සභාපතිවරයා විසින් වෙන්දේසිකර විකුණුවට නොහොත් බේරුවාගත යුතුය.

උතුරු මැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුවර මහලොව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 109 ක් සිතියම 1,215. එස්. ඩබ්ලිව්. කේ. ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අත්දම.	මහත. අ. ර. ප.
3635	කෝන්වැව	සේරත්න විදානායකයාගේ බද්දේරුල	පොල් ගොවිතැනට සුදුසු ලද කැලේ	3 3 21
4044	ගලකොම	සිතියම 1,345. නම් රලාගේ කවරුල	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	6 1 2
4218	මුස්සල් පිටිය	සිතියම 1,392. කිරිගාමයේ පෙ. සිගාම	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	1 1 15
4219	තම්බුල් පිටිය	කවරුල රලාගේ නොමිමයා	එම	0 2 31
4805	කදුරුගස්වැව	සිතියම 1,572. මුදියන්සේ කෝරුල	එම	0 3 35
4806	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ කේ. මුතුමානිකා. එම	බලකන්කාරයට අල්ලාගත තිබෙන කුඹුර	0 3 10
4807	එම	—	එම	0 3 24
4831	කන්දක්කලම	සිතියම 1,585. අයිතිකම කියන්නා—ආණ්ඩුව. ලොකුගස්වා, ර. විමකන්මයා සහ පුත්තමානියා ලේ 30	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	1 1 25
1251	එම	සිතියම 365. රලපොලේ පුත්තමානියා සිටිපු රවේමකන්මයා	වි ගොවිතැනට සුදුසු අත්දමවා කැලේ	21 2 14
2225	කහවගොල්ලාව	සිතියම 663. කන්දකෝරලේ. ලක්කරුල වෙල්ලිදියෝ	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 1 24
2239	ඊල්ලාව	සිතියම 671. කන්ද වෙල්ලිදියෝ	එම	6 3 8
2242	ලෝකුරුවැව	—	එම	5 2 32
2248	රෙවපොකුග	සිතියම 673. කපුරුල වෙල්ලිදියෝ	එම	4 3 17

නො.	ගව.	ඉල්ලුම්කාරකා.	අන්දම.	මහත. අ. රු. ප.
3339	මැතිවුව	සිතියම 1,161. වත්තිකාමයේ පුත්තරු සහ තවත්	වි ගොවිතැනට සුදුසු අන්දමට කැලේ	4 0 0
3340	රත්නලේ	රත්නාමයේ අඹරයේ සහ තවත් අයෙක්	එම	2 1 15
3341	එම	එම	එම	4 0 38
3342	එම	කිරිගාමියවරු	එම	2 0 0
3346	එම	සිතියම 1,163. වත්තිකාමියවරු	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	3 3 2
4302	ගඟුරුව	සිතියම 1,406. වේලාගේ මොහොව්වාරු	පොල්ගොවිතැනට සුදුසු ලද කැලේ	1 0 0
4325	එම	සිතියම 1,408. වේලාගේ මොහොව්වාරු	එම	4 0 23
4765	සත්දිගවුව	සිතියම 1,547. කදිරයේගේ කන්දගේ	වත්තට සුදුසු පිට්ටනිම	0 3 32
4832	වේරුප්පත්තලම	සිතියම 1,586. මල්ගාම පිපුන්	වත්තකට සුදුසු ලද කැලේ	1 2 39
4822	ආල්මල්ලුව	සිතියම 1,579. සානා. ගම්පියලේ	වි ගොවිතැනට සුදුසු අන්දමට කැලේ	2 3 22
5382	නීතිසගම පහල පඵගස් වැව	සිතියම 1,818/120. වේලාගේ වෙල්පිදුගේ හේරත්ගාමි	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 0 11
2312	දිවුල්වුව	ගම්පියවරු	එම	8 2 20
2343	ඇතාකඩ	සිතියම 718. කඩවත්තෝරලේ. සිරුල වෙල්පිදුගේ සහ තවත් අය	එම	26 3 6
2378	මුවඇටගම	සිතියම 736. ඇත්. රතනපාලලත්තාත්තේ	වි ගොවිතැනට සුදුසු අන්දමට කැලේ	6 2 0
4378	මපිට්ත	සිතියම 1,420. පුත්තරු ලේකම	වි ගොවිතැනට සුදුසු ලද කැලේ සහ පිට්ටනිම	2 1 28
4425	සත්ගිලිකනදරුව	සිතියම 1,434. ගොඩගේ මුදියන්සේරුල ගාමි	වත්තකට සුදුසු කැලේ	4 1 6
4427	එම	එම	පංඟුවත් වැව්ලිකරපු වත්තකට සුදුසු කැලේ	8 0 0
4429	එම	එම	කුඹුර	3 0 12
4431	එම	එම	වත්තකට සුදුසු කැලේ	12 3 5
2277	කල්ලත්තිය	සිතියම 688. කැදුකෝරලේ. වේලාගේ වෙල්පිදුගේ	වත්තකට සුදුසු ලද කැලේ	1 2 5
4362	කපිරිග්ගම	ලක්කුරු ගවරු සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 0 18
4363	එම	—	එම	0 2 21
4364	එම	වේලාගේ ලේකමගේ පුත්තරු සහ තවත් අයෙක්	එම	3 0 38
4365	කපිරිග්ගම	කපුරුවෙදරුගේ අප්පුගාමි	එම	3 0 18
4366	එම	නයිදරුල උසාසකරුල	එම	3 0 30
4371	අම්ගනවුව	සිතියම 1,417. පුත්තරුගේ ලක්කුරු	එම	2 0 34
4372	එම	කදිරයේගේ සිරුල	එම	0 2 12
4373	එම	බසිරුල හිටපු වෙල්පිදුගේ	එම	2 1 32
Q 125	අම්ගනවුවේ ආධා ගම	අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ කපුරුල බද්දේරුල.	—	—
4374	එම	—	බලකන්කාරගේ අල්ලාගන තිබෙන ඉඩම	0 1 16
4375	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව. පුත්තරුගේ කන්දගේ	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	0 3 14
4744	ගෝනුව	සිතියම 1,538. පුත්තරු හිටපු වෙල්පිදුගේ සහ තවත් අයෙක්	එම	2 0 0
4745	කපුරුගස්දමන	සිතියම 1,539. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ උඩයාරේ මොහොව්වාරු.	අල්ලාගන තිබෙන කුඹුර	0 0 31
4746	එම	—	එම	0 0 35
4748	කපිරිග්ගම	සිතියම 1,540. අයිතිකම කියන්නා—ආණ්ඩුව. පි. වත්තිකාමි උසාසකරුල	වි ගොවිතැනට සුදුසු ලද කිම	1 0 16
4770	රඹුව	සිතියම 1,551. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ අප්පුගාමි හිටපු වෙල්පිදුගේ.	බුල්ලේ අල්ලාගන තිබෙන කුඹුර	0 0 24

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගන.
				අ. රු. ප.
4818	වේලාල්පිටිය	සිතියම 1,576. අයිතිකම කීඅත්ත.—ආණ්ඩුව. කන්දුගේ වෙල්පිදුගේ සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	1 2 37
L 126	එම	අයිතිකම කීයත්තා—ආණ්ඩුව සහ වේලාගේ ගමරුල. —	බලේට අල්ලාගත හිමික යුක්ත	1 0 11
4828	පුවරිසත්තුලම	සිතියම 1,583. අයිතිකම කීයත්තා—ආණ්ඩුව. කේ. සිත්තා සහ පී. කපුවා	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	5 2 9
5161½	වේලාව	සිතියම 1,705/29. අයිතිකම කීයත්තා—ආණ්ඩුව සහ කපුරුල උත්තියරුල. සිලමුරුල වෙල්පිදුගේ	අන්දැරුමානිමික වික	0 0 22
5417	පහියත්තඩවල	ස්තියම 1,837. අයිතිකම කීයත්තා—ආණ්ඩුව. සිරුලගේ කීයරුගාමි	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	4 2 1
5423	කල්ලන්විත	පුත්තියරුලගේ වේලාගේ	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	1 2 29
1835	කිකවුව	සිතියම 503. නුවරගමකෝරලේ. ඇම්. ඇම්. මැනික්රුල වෙද රුල සහ තවත් අය	එම	13 1 20
899	මහමුලාත්තුලම	සිතියම 271. වත්තිකම් වෙල්පිදුගේ සහ තවත් අය	වි ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	6 2 8
900	එම	එම	එම	6 3 11
3056	එම	සිතියම 1,092. අප්පුරුලගේ බාප්පුරුල	වි ගොවිතැනට සුදුසු මුකලාන	2 3 26
3498	එම	සිතියම 1,178. වත්තිකම් වෙදරුල	වි ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	1 2 17
A 123	එම	අයිතිකම කීයත්තා—ආණ්ඩුව සහ වත්තිකම් වෙදරුල. —	බලේට අල්ලාගත හිමික යුක්ත	0 0 27
3499	එම	අයිතිකම කීයත්තා—ආණ්ඩුව. බද්දේරුල, මැනික්රුල වෙද රුල සහ තවත් අයෙක්	වි ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	7 0 23
5009	එම	සිතියම 1,652. මැනික්රුල වෙල්පිදුගේ ඩබ්ලිම්. අප්පුරුල සහ තවත් අය	එම	6 0 35
5010	එම	එම	එම	6 0 4
5011	එම	එම	එම	5 3 15
3892	සිතියම 1,306. උච්ඡතුලම	අයිතිකම කීයත්තා—ආණ්ඩුව සහ උඩගාමේ වෙල්පිදුගේ සහ තවත් අය. —	බලේට අල්ලාගත හිමික යුක්ත	0 0 10
3879	පහලතලාව	සිතියම 1,302. අයිතිකම කීයත්තා—ආණ්ඩුව. වත්තිකම් කීටුපු ආරච්චිල	වි ගොවිතැනට සුදුසු සමුසකිත කැලේ	2 3 28
4122	මොරගොල්ලේගම	සිතියම 1,370. අප්පුරුල වෙල්පිදුගේ	වි ගොවිතැනට සුදුසු සමුසකිත කැලේ	3 2 14
4644	දුරමුලාත්තුලම	සිතියම 1,503. ඇම්. වේලා	වි ගොවිතැනට සුදුසු ලදකැලේ	0 3 23
5370	අලත්තුලම	සිතියම 1,812. අනුරාධපුරේ හේරත්තාමි	පොල් ගොවිතැනට සුදුසු මුකලාන	5 1 0
5399	මලගාපත්තුලම	සිතියම 1,829. නුවරගමකෝරලේ. කානා වයිතිලිත්තම්	වි ගොවිතැනට සුදුසු ලද කැලේ	4 1 9
2057	කල්ලන්වුව	සිතියම 563. විලවිච්චියකෝරලේ. වෙල්පිදුගේගේ කපුරුගාමි සහ තවත් අයෙක්	එම	5 0 20
2058	එම	මත්තිරිගාමි වෙල්පිදුගේගේ වේලාගේ	එම	2 2 2
2229	අන්දරුවුව	සිතියම 666. මල්කාමි වෙල්පිදුගේ	එම	1 2 28
2230	එම	කඵකාමි	එම	3 2 22
2231	එම	එම	එම	2 2 3
2250	අත්ගොල්ලාව	සිතියම 674. කිරිගාමිගේ මැනික්රුල සහ තවත් අය	එම	6 0 5

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
4025	කබල්ලායාපිහුවුව	සිනියම 1,332. කවරල වෙල්විදානේ	වී ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	7 3 26
2254	කටුපත්තුව	සිනියම 675. පිත්තාමි වෙල්විදානේ	පොල් ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	0 2 29
2256	භිඤ්චුව	සිනියම 676. ජයතුරල හිටපු කෝරල	වී ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	11 2 23
2257	පහල මාරුතැගුව	සිනියම 677. පිත්තාමි වෙල්විදානේ	එම	15 3 0
2275	තමමත්තුව	සිනියම 687. කන්දනේ ගමරල	එම	7 0 8
4030	දුනුමඩලුව	සිනියම 1,337. කවරල වෙල්විදානේ	එම	8 2 32
4031	තඤ්චුව	සිනියම 1,338. ඩී. රත්තාමි අප්පුතාමි	වී ගොවිතැනට සුදුසු ලදුකැලේ	10 1 39
4045	වීරකෝලේ	සිනියම 1,346. පිත්තාමිවිදානේගේ බද්දෙරල	එම	4 2 38
4221	විලිවුව	සිනියම 1,393. —	එම	4 3 23
4222	අයිතිකම කියත්තා—ආණ්ඩුව එම	සහ සොහොදිරල වෙල්විදානේ සහ තවත්අය. —	විලේට අල්ලාගත නිබෙත කුඹුර	0 1 15
4223	එම	අයිතිකම කියත්තා—ආණ්ඩුව. —	වී ගොවිතැනට සුදුසු ලදුකැලේ	8 3 22
4224	එම	අයිතිකම කියත්තා—ආණ්ඩුව සහ වී. රත්තාමි සහ තවත්අය. —	විලේට අල්ලාගත නිබෙත කුඹුර	0 0 17
4225	එම	අයිතිකම කියත්තා—ආණ්ඩුව සහ රත්තාමි සහ තවත්අය. —	විලේට අල්ලාගත නිබෙත කුඹුර	0 2 5
4226	එම	අයිතිකම කියත්තා—ආණ්ඩුව. —	වී ගොවිතැනට සුදුසු ලදුකැලේ	6 0 10
4227	විලිවුව	අයිතිකම කියත්තා—ආණ්ඩුව සහ සොහොදිරල වෙල්විදානේ සහ තවත්අය. —	විලේට අල්ලාගත නිබෙත කුඹුර	1 1 28
4228	එම	අයිතිකම කියත්තා—ආණ්ඩුව. —	වී ගොවිතැනට සුදුසු කැලේ	5 1 0
4229	එම	—	එම	8 3 30
4230	එම	—	එම	4 1 33
4231	එම	—	එම	7 3 36
4232	එම	—	එම	9 1 20
4233	එම	—	එම	4 3 11
4234	එම	—	එම	5 3 18
4235	එම	—	එම	7 2 22
4236	එම	—	එම	5 1 5
4237	එම	—	එම	5 3 22
4238	එම	—	එම	6 0 30
4239	එම	—	එම	5 1 5
4240	එම	—	එම	7 1 13
4241	එම	—	එම	4 0 13
4242	කටුපත්තුව	සිනියම 1,394. ඩබ්ලිව්. අප්පුරල	වී ගොවිතැනට සුදුසු අන්දමුවා කැලේ	3 0 23
4243	තමමත්තුව	සිනියම 1,395. කිරිතාමි	වී ගොවිතැනට සුදුසු ලදුකැලේ	0 3 33
4265	කබල්ලායාපිහුවුව	ගයියම 1,397 ඒ. මැනිකරල	වී ගොවිතැනට සුදුසු කටුකැලේ	1 1 12

අත්කරගත් රුපියල් දහසේ පටන් විකුණනට යෙදෙනවා ඇත.

මෙම ඉඩම්වලට යම් අයිතිවාසිකම් ඇති අයවල් සිටියහම් ඔවුන් විකිනීමේ දිනේදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකර සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරුතත්වගන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ඩී. වෙලර්,
 මැඩබලන මහසෙනෙකාරීජ වමිස.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 372, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 5, 1900.

ON Tuesday, July 24, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Buttala and Wellawaya divisions of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
2945	Alupota fort in Kandukara korale of Buttala	For general sale	Patana	1	3 4	15
Preliminary plan 844.						
3118	Kahatatalawepatana in Horagune village, Kandapalla korale of Wellawaya	T. Arunachalam	do.	10	2 24	10
Preliminary plan 897.						

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 372, P. OF U.

වම් 1900 ක්වු ජුනි මස 5 වෙනි දින කොළඹ
මහසෙක්‍රයාරිස් උත්තාන්තේසේ සන්තෝරුවේදීම.

උච්ච දිසාවේ මහජ්ජන්තලාන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු ජුනි මස 24 වෙනි දිනවූ අභ්‍යන්තරව දවල් 1 ව බදු කඩවේරි දේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු පලාතේ මුත්තල සහ වැල්ලේවාය කොට්ඨාසවල පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	අක්කර මහත. යක මිල.	
				අ. රු. ප.	රු.
2945	මුත්තල කඳුකරකෝරලේ තිබෙන අළුපොත කොටුව	විකිනිමව	පහත	1	3 4 15
සිහිතම 844.					
3118	වැල්ලේවායකන්දපල්ලකෝරලේ කොරගන්තම තිබෙන කහවතලාවේ පහත	පී. අරුනාචලම්	පහත	10	2 24 10
සිහිතම 897.					

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරල්කැනගෙන්ද, විකුණුම් ගැණ තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ජ්ජන්තකැනගෙන්ද දැනගුයි.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්තේසේසේ ආඥාව ලෙස,
ඩබ්ල්. පී. චේලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මමස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 330, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 2, 1900.

ON Tuesday, August 7, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
2217	Kurudanemukalana	B. T. Punchi Banda	High forest and scrub (for sale)	15	2 16	20
2218	Dammullewatta	do.	Cocoanut plantation (for sale)	0	0 23	50
						C 4

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2420	Parangiyehena	Preliminary plan 842. Village—Delgomuwa.	Chena (for sale)	2	3 12	20
2415	Batekandehena	Preliminary plan 839. Village—Ihala Lenagala. D. Kiri Banda	High forest (for sale)	8	3 14	20
2422	Ramagodamukalana	Preliminary plan 844. Village—Dedigama. R. W. M. Hendrick Appu	High forest (for sale)	1	2 2	25
2429	Dangollemukalana	Preliminary plan 849. Village—Hatuagoda. K. Kiriya	High forest (for sale)	1	3 16	20
2280	Kalukohehena	Preliminary plan 795. Village—Kumbukgama. —	High forest (for sale)	0	1 9	20
2369	Wagollemukalana	Preliminary plan 821. Village—Akwatta. V. H. Appuwa	High forest (for sale)	6	2 31	20
4647	Kaludiyawalagodolla	Preliminary plan 206. Village—Pittegama. J. H. Meedeniya Ratemahat-maya	High forest (for sale)	10	3 25	20
2318	Kaluarachchillagekumbura-hena	Preliminary plan 808. Village—Pitawala. J. Punchirala	Chena (for sale)	0	2 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 330, P. OF S.

වර්ෂ 1900 ක්වූ ජුනි මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් නිකුත් කළේය.

සබරගමුව දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ උපරිපත්නලය නාමයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින වූ අඟහරුවාද දවල් 1 ව කැගල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෑ ඇත.

සබරගමුව දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ බෙලිගල්කොරලේ පිහිටා තිබෙන හිමිකැබෙලි 10ක්.

නො	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අත්දම.	මහත.		අක්කර යක මිල.
				අ. රු. ප.	රු.	
2217	කුරුදුගේ මුකලාන	කී. ටී. පුංචිබන්ධා	මුකලාන (විකිනීම පිණිස)	15	2 16	20
2218	දම්මුල්ලේ මත්ත	එම	පොල්වගාව (එම)	0	0 23	50
2420	පරත්තිරියගේන	සිතියම 842. ගම—දෙල්ගොමුව.	හේන (එම)	2	3 12	20
2415	බවේකන්දේ හේන	සිතියම 839. ගම—ඉහලලොහගල. කී. කීර්තිබන්ධා	මුකලාන (එම)	8	3 14	20
2422	රමාගොඩ මුකලාන	සිතියම 844. ගම—දැඩිගම. ආර්. ඩබ්ලිවු. ඇම්. හෙන්	එම (එම)	1	2 2	25
2429	දුග්ගොල්ලේ මුකලාන	සිතියම 849. ගම—තත්තාගොඩ. කේ. කීර්තියා	මුකලාන (එම)	1	3 16	20
2280	කඵකොහෙ හේන	සිතියම 795. ගම—කුඹුක්කම. —	මුකලාන (එම)	0	1 9	20
2369	වාගොල්ලේ මුකලාන	සිතියම 821. ගම—ආත්තන්ත. ටී. එච්. අප්පුචා	මුකලාන (එම)	6	2 31	20
4647	කඵදියවලේගොඩැල්ල	සිතියම 206. ගම—පිට්ටාගම. ජේ. එච්. මීදෙනියේ රවේ	මුකලාන (එම)	10	3 25	20
2318	කඵආරච්චිල්ලාගේ කුඹුරේ හේන	සිතියම 808. ගම—පිට්ටොල. ජේ. පුත්තිරල	හේන (එම)	0	2 30	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්පනලය නාමයෙන් මෙහෙයව, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කැගල්ලේ උපරිපත්නලය නාමයෙන් මෙහෙයව දැනගනු ලබනු ලැබේ.

ආරාධනා ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥා ලෙස,
ඩබ්ලිවු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a Hospital at Pussellawa, to wit :—

Preliminary plan 4,896. Village—Wahugepitiya or Ibbanwewa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
I 811	Nidanaelawatta or Mount Pleasant	Tea 3 years and grevilleas, cemetery, and low chena	The Roman Catholic Mission, Gampola, on T. P. 100,721	0 1 33
J 811	Do.	Low chena	do.	0 0 8-50
K 811	Do.	Tea 3 years and grevilleas	do.	0 0 25
L 811	Do.	do.	do.	0 0 1-50
M 811	Do.	do.	The Roman Catholic Mission, Gampola, on T. P. 100,721 and 100,720	3 0 34
N 811	Do.	Grevilleas, scrub, and few tea bushes	The Roman Catholic Mission, Gampola, on T. P. 100,721	0 3 10
O 811	Do.	Chena and blue gum trees about 15 years	The Roman Catholic Mission, Gampola, on T. P. 100,721 and 100,720	0 2 0
P 811	Do.	Chena, plantains, and rock	do.	0 0 8
Q 811	Do.	Garden	do.	1 0 0
R 811	Do.	Chena and landslip	The Roman Catholic Mission, Gampola, on T. P. 100,720	0 0 6
S 811	Do.	Low chena	do.	0 0 21-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on June 26, 1900, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
May 26, 1900.

H. WACE,
Government Agent.

විෂය 1876 ක්‍රි. අවුරුද්දේ නොමිමර 3 වන ආඥාවලින් හස්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට, එනම් :—පුස්සලලාවේ ඉස්පිරිතලයක් සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙති කාණ්ඩයේ කරැවෙන ප. ආර්. දුරු ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවනවගන්තියේ යටතේ කිසි ආකාර වට අණ රූපී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 4,896. ගම—වහුගේපිටිය නොහොත් ඉබ්බන්වැව.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කිසිවයා.	මහත. අ. ර. ප.
I 811	නිදනඇලේ වත්ත නොහොත් මවුන්ට් ප්ලසන්ට්	තුන්අවුරුදු වේ, ග්‍රැවිලියානම් ගස්වර්ගය, සොහොන් ගුම් සහ සුළු හේන්බිම්	නොමිමර 100,721 අයිති වාසිකමේ ප්ලාන්ට්ට ගම්පල රෝමානු කතෝලික සභාව	0 1 33
J 811	එම	සුළු හේන්	එම	0 0 8-50
K 811	එම	තුන්අවුරුදු වේ සහ ග්‍රැවිලියානම් ගස්වර්ගය	එම	0 0 25
L 811	එම	එම	එම	0 0 1-50
M 811	එම	එම	එම සහ නොමිමර 100,720	3 0 34
N 811	එම	ග්‍රැවිලියානම් සහ වේ පදුරු සිල්පකක්	එම සහ නොමිමර 100,721	0 3 10
O 811	එම	හේන් සහ 15 අවුරුදු කල්ගිය බිඳුගම් නම් ගස්වර්ගය	එම සහ නොමිමර 100,721 සහ 100,720	0 2 0
P 811	එම	හේන්ද, කෙසෙල් සහ ගල්පව්ගය	එම	0 0 8
Q 811	එම	වත්ත	එම	1 0 0
R 811	එම	හේන් සහ කන්දක් කඩාවැටී තිබේ	එම සහ 100,720	0 0 6
S 811	එම	සුළු හේන්බිම්	එම	0 0 21-50

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හස්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන ආර්ථයට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම හමුත්තම නොහොත් හමුත්ත වෙනුවට ක්‍රියා කරණ අය වර්ෂ 1900 ක්‍රි. ජූනි මස 26 වෙනි දින පස්වරු 2 කේ කන්සමට මහනුවර කම්මේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඳුන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ හමුත්තේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1900 ක්‍රි. ජූනි මස 26 වෙනි දින මහනුවර කම්මේරියේදී.

එම්. චේස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ம் (ஸ்ரீ-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் அவ்விலையில முத்திரைக் கொடுக்கப்பட்டிருக்கின்ற கட்டுதற்கு என்னும் பரிசீலனைக்கேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்பட்டும் காணியை, அஃதாவது:—

பிரதமபட்டத்து இலக்கம் 10,807. குறிச்சி—அவிச வெலை.

துண்டு. காணியினது பெயர். வீவரம். உரித்தாளியின் பெயர். விசாலம்.
F 775 உகவதத தெனனந்தோட்டம் பெரியக் கட்டு அசன்தம்பி அஜஜீயாரு டையு உரிமைக்காரர் 0 1 35-50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஸ்ரீ-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளினை பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியா எண்ணியிருக்கிறா எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுத்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு ஆடிமாதம் 10 ந் தேதியிலன்று பகல் 12 மணிக்கு அவ்விலை தானயத்தில் என முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்கு காய்த் தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் வீவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
1900 ம் (ஸ்ரீ) ஆனி 13 ந் உ.

எவ். ஆர். அவில்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the construction of the Northern Railway, to wit:—

Preliminary plan 2,324. Village—Cheviateru.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
Z 196	Perupekulapulam	Tobacco garden	Sinnatamby Mayloo	0	0	2
A 197	Perapankulapulam	do.	A. Murugesar	0	0	11-25
B 197	Do.	do.	A. Annapurani	0	0	15
C 197	Do.	do.	A. Murugesar	0	0	32
D 197	Do.	do.	A. Paramu	0	0	2-25
E 197	Do.	do.	D. Rasipillai	0	0	0-67
F 197	Navaladithotum	do.	Thillyampalam Kailayapillai	0	0	35-50
G 197	Do.	do.	Kasiyer Kanapathy	0	1	12-50
H 197	Do.	do.	Periyatamby Nellinather	0	1	3
I 197	Do.	do.	Supramaniam Kathiraman	0	1	4-25
J 197	Aathiyadi	Palmirahs	Vallipillai, widow of Vytilingam, and K. Kathirasi	0	1	2-50
K 197	Do.	do.	M. Kathirasi and Thamber Sinnatamby	0	0	32-25
L 197	Do.	Cocoanuts	Punnamudalipunnakulam	0	0	20
M 197	Do.	do.	Muttukumara Chettiar	0	1	2
N 197	Do.	do.	Theri, wife of Kanapathy, and four others	0	0	17-75
O 197	Perianthalvu	do.	N. Muttachi and Kander Kanapathy	0	0	20
P 197	Do.	do.	Aiyan Thommai	0	0	18-50
Q 197	Do.	do.	Kanapathipillai Samuel	0	0	16-75
				2	3	8-17

Preliminary plan 2,322. Village—Kolumputurai.

D 196	Periyapulam	Cocoanuts	T. Naniachi Nallammah and another	0	0	13
E 196	Navaladi	Cocoanuts and fruit trees	T. Naniachi and another	0	0	36-50
F 196	Periyapulam	Cocoanuts	do.	0	0	0-60
G 196	Periyavayal	Paddy	T. Naniachi	0	0	25-50
H 196	Mudalaiputtaiyaval	do.	Karuvai Muttu	0	1	2-75
I 196	Do.	do.	Arulachi	0	0	19
J 196	Do.	do.	Anthachi Nallatamby and S. Yacharasu	0	0	12-50
K 196	Do.	do.	T. Ponnachi	0	0	6-25
L 196	Do.	do.	Uppukulam Pulleyar Kovil	0	0	29-75
8457	Nedunkulam, Sinnakulam	Tank	Crown	0	1	33
M 196	Mudalaiputti	Paddy	Karthigeser Tambimuttu	0	0	0-07
N 196	Do.	do.	Nedunkulam Pulleyar Kovil	0	0	2-35
O 196	Nedunkulamvayal	do.	Muttiah Ponniah	0	0	0-75
P 196	Do.	do.	John Muttiah Aseervatham	0	1	26-75
Q 196	Do.	do.	S. Manuelpillai	0	0	23-75
R 196	Mudalaiputtaiyavalthidal	Cocoanuts and Palmirahs	Heirs of Edward Sathurukalsinghe	0	0	3
				2	1	0-52

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
Preliminary plan 2,316. Village—Kondavil.					
K 188	Nakarathartoddam	Palmirahs	V. Muttutambay and others	0	0 12-25
L 188	Do.	Young palmirahs	Karthigeser Kasinader	0	0 19
M 188	Do.	do.	Karthigeser Vairavenader	0	0 0-58
N 188	Do.	do.	Tankamuttu, wife of Valayudan, and others	0	0 24-75
O 188	Do.	Tobacco	Valliammai, wife of Venayer	0	0 30-25
P 188	Do.	do.	Chivakaman, wife of Pather	0	0 26-75
Q 188	Do.	do.	Apirami, wife of Kolendayer	0	0 9-75
R 188	Kalanthlavatta	do.	Kunchitambi Supper and sister	0	0 18-75
S 188	Do.	do.	Sithamparam	0	0 0-25
T 188	Do.	Chembadu or chena	Thankamuttu, wife of Valayunader	0	0 32-25
U 188	Do.	do.	Arumugam Venayer	0	0 19-75
V 188	Karaikadu	do.	Theyvanai, wife of Kalinger	0	0 9-25
W 188	Do.	do.	Eliyatambay Veregetty	0	0 10
X 188	Do.	Tobacco	Vairavy Ramu and brother Kathiresu	0	0 17-50
Y 188	Do.	do.	Theyve, wife of Periyar, and others	0	0 7-75
Z 188	Do.	do.	Enuvil Kandasuvamy Kovil	0	0 8-75
A 189	Do.	do.	Thankamuttu, wife of Thamotheram	0	0 9-75
B 189	Do.	do.	Sinnachi, wife of Murugesu, and others	0	0 9-50
C 189	Do.	do.	Valu Nagendiri and others	0	0 0-03
D 189	Do.	Chembadu or chena	Muttuvaykali Kander	0	0 36-25
E 189	Do.	do.	Naltanderer Murugesu and others	0	0 0-25
F 189	Do.	Tobacco	Arumugam Vallipuram	0	0 0-64
G 189	Maniyandawatta	do.	Sangarapillai Tillaiampalam	0	0 9-75
H 189	Do.	do.	Ramer Kadiravalu and others	0	0 12-50
I 189	Do.	do.	Sumetambi Chellappah	0	0 16-75
J 189	Do.	do.	Kadiravalu Suppayah	0	0 12-75
K 189	Nettilipai	do.	Ramanader Kadiravalu and others	0	0 1
L 189	Pattavallai	do.	Ramanader Kadiravalu	0	0 2
M 189	Do.	do.	Arumugam Ponnambalam	0	0 5-50
N 189	Do.	do.	Sangarapilla Tillaiampalam	0	0 11-50
O 189	Nettilipai	do.	Vayravanader Ramu	0	0 6-75
P 189	Kampelapulam	do.	Kasinader Ramu	0	0 15-50
Q 189	Do.	Cocoanuts and palmirahs	Venasitambi Supper and others	0	0 3-50
R 189	Do.	do.	Muthar Arumugam	0	0 3
S 189	Do.	do.	Sinnettiar Ramenader	0	0 13-25
T 189	Do.	do.	Vairavy Ramu	0	0 9
U 189	Do.	do.	Venasitambi Supper and others	0	0 8-50
V 189	Do.	do.	Mapaner Murugesu	0	0 10-25
W 189	Do.	do.	Kadirkumer Karti	0	0 17
X 189	Do.	do.	Murugeser Eliyatambi	0	0 14
Y 189	Do.	do.	Venasitambi Supper	0	0 5
Z 189	Do.	do.	Murugeser Kander and others	0	0 2-25
A 190	Vanthamepattaralava	Palmirahs	Arumugam Kanapadi	0	0 27-25
B 190	Pettarvalavu	do.	Arumugam Ampalavaner	0	0 1
C 190	Do.	do.	Murugeser Nagenderer	0	0 5-25
D 190	Vanthami	Cocoanuts and palmirahs	Mapaner Murugesu	0	0 20-25
E 190	Do.	do.	Sankarapillai Valoopillai	0	0 0-50
F 190	Vayravenvadali	Palmyrahs	Kadiripillai, widow of Supper	0	0 14-50
G 190	Koodelvaladi	do.	Valander Karthi and others	0	0 20
H 190	Do.	do.	Ramanader Kaderavalu and others	0	0 9-50
I 190	Sinnekkoodel	do.	Arumugam Kadiravalu	0	0 12-75
J 190	Sithamparaudayavalavu	do.	Murugesu Kanther and others	1	0 21-50
K 190	Terukervadali	Chembadu or chena	Arumugam Vallipuram and others	0	1 10-75
L 190	Nochiollai	Young palmirahs	S. Valoopillai and others	0	0 34-75
M 190	Do.	Palmirahs	V. Nagamuttu and others	0	0 26
N 190	Do.	do.	N. Senathirajah and others	0	0 5
O 190	A. Kothai	Cocoanuts and palmirahs	N. Senathirajah	0	0 21-75
				5	2 34-50
Preliminary plan 2,328. Village—Cheviyateru.					
Q 200	Narikundo	Cocoanuts	Heirs of Saverimuttoo	0	0 34
R 200	Theyanvalavu	do.	Thankamuttu, wife of Ponniah, and others	0	0 23
S 200	Do.	Palmirahs	Nagamany Arulampalam	0	0 10
T 200	Do.	Cocoanuts	Kanavathian Nagalingam	0	0 2-25
U 200	Avayanvalavu	do.	Sinnatambi Thambu	0	1 0-25
V 200	Arachivalavu	do.	Nagamany Arulampalam	0	0 4
W 200	Veppelayanvalavu	Palmirahs	Chinnachi, widow of Paramoe	0	0 16
X 200	Kokkenvalavu	Cocoanuts	Nagamuttu, wife of Ponniah, and others	0	0 27-75
Y 200	Velathitoddam	do.	Ponnachi, widow of Nagamuttu	0	1 10-25
Z 200	Do.	do.	Sinnatambi Sayambu	0	0 27-25
A 201	Charayenvalavu	Palmirahs	Sinnapillai, wife of Muttan and others	0	0 28-50
B 201	Kaylanvalavu	Cocoanuts	Nallamuttu, wife of Ponniah	0	0 10-50

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
C 201	Kalavandianvalavu	Cocoanuts	Arumugam Mayloo	0	0	6-25
D 201	Kaylanvalavu	do.	Naganather Mylvaganam and brother	0	0	5
E 201	Velathitoddam	do.	Kasinader Pandarem	0	1	6
F 201	Kalvandianvalavu	do.	Arapillai, wife of Arunasalem	0	0	0-75
G 201	Nenawenvalavu	Palmirahs	Sinnachi, wife of Sayampu	0	1	13
H 201	Sithamparempulam	Chembadu or chena	S. Kaylor and others	0	1	1
I 201	Pungadi	Palmirahs	V. Valoopillai	0	0	28-75
J 201	Kotpulam	Chembadu or chena	K. Nagalingam and others	0	0	20-25
K 201	Pungadi	Palmirahs	Sinnachi, widow of Arumugam, and others	0	0	9-50
L 201	Naveladi	Chembadu or chena	V. Kanapadi	0	1	27
M 201	Do.	Cocoanuts	S. Tambiah	0	0	34-75
N 201	Peraiyadivalavu.	do.	V. Casippillai	0	0	23
O 201	Do.	do.	Sellamma, daughter of Sellappah	0	0	29-25
P 201	Do.	do.	Ponnachi, wife of Sellappah	0	0	38-25
				4	0	36-50

Preliminary plan 2,325. Village--Kolumputurai.

R 197	Periapulam	Cocoanuts	David Peter	0	0	18-50
S 197	Do.	Tobacco	Paramoe Nagapper	0	1	13-50
				0	1	32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Jaffna Kachcheri on July 17, 1900, at 11 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Jaffna Kachcheri,
June 5, 1900.

R. W. IEVERS,
Government Agent.

විෂ 1876 ක්වු අවුරුද්දේ කොම්මර් පිටේ ආකුරුණේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමින්:—ජපානේ දුම්රුවාර පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස “විෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආකුරුණේ” හමෙහි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුල්ල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ලබාගන්නන්ගේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම:—

සිතියම 2,324. ගම—මීවියාතෙරු.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියකම් කියන්නා.	මහත.
		දුම්කොල මත්ත		අ. රු. ප.
Z 196	පිරුපිඤ්ඤාපුලම්	එම	සිත්තකම්බි මයිලෝ	0 0 2
A 197	පිරපත්කුලපුලම්	එම	ඒ. මුරුගේසර්	0 0 11-25
B 197	එම	එම	ඒ. අන්තපුරානි	0 0 15
C 197	එම	එම	ඒ. මුරුගේසර්	0 0 32
D 197	එම	එම	ඒ. පරමු	0 0 2-25
E 197	එම	එම	සී. රුසිපුල්ලේ	0 0 0-67
F 197	කාමාලානිකෝව්ටම්	එම	නිල්ලියම්පලම් කපිලායපුල්ලේ	0 0 35-50
G 197	එම	එම	කාසියර් කතපති	0 1 12-50
H 197	එම	එම	පෙරිසකම්බි නැල්ලියාදර්	0 1 3
I 197	එම	එම	සුප්පරමනියම් කදිරුමන්	0 1 4-25
J 197	අවිනියානි	කල්	වයිවිලියම්ගේ කනමැන්දුම් සත්‍රි වල්ලිපුල්ලේ සහ කේ. කදිරේසි ඇම්. කදිරේසි සහ කම්බර් සිත්ත කම්බි	0 1 2-50
K 197	එම	එම		0 0 32-25
L 197	එම	පොල්	පත්තමුඩල් පත්තකුලම්	0 0 20
M 197	එම	එම	මුත්තුකුමාර සෙවිලියර්	0 1 2
N 197	එම	එම	කතපතියේ සත්‍රි දිරි සහ තවත් 4 දෙනෙක්	0 0 17-75
O 197	පිරිසත්තලම්	එම	මුත්තමි, කන්දර් සහ කතපති	0 0 20
P 197	එම	එම	අයිගන් කොම්මායි	0 0 18-50
Q 197	එම	එම	කතපතියුල්ලේ සාමුවෙල්	0 0 16-75
				2 3 8-17

සිතියම 2,322. ගම—කොලොම්පුතුරෙයි.

D 196	පෙරියපුලම්	පොල්	පී. නන්දිආම්බි නල්ලම්මා සහ තවත්	0 0 13
E 196	කවලානි	පොල් සහ වෙනත් තේ	පී. නන්දිආම්බි සහ තවත් අයෙක්	0 0 36-50
F 196	පෙරියපුලම්	පොල්	එම	0 0 0-60
G 196	පෙරියමකල්	කුඹුර	පී. නන්දිආම්බි	0 0 25-50

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියකම් කිසිත්තා.	මහත. අ. රු. ප.
H 196	මුදලාසිපුත්තාසි වයල්	කුඹුර	කරුවල්ලුත්තු	0 1 2.75
I 196	එම	එම	අත්තාවිච්චි නල්ලතම්බි සහ ඇස්.	
K 196	එම	එම	සාකරුසු	0 0 12.50
L 196	එම	එම	ටී. පොත්තාවිච්චි	0 0 6.25
8457	නිබම්කුලම් සිත්තකුලම්	විල	අප්පකුලම් පුල්ලේසා කෝවිල්	0 0 29.75
M 196	මුබල්පුච්චි	කුඹුරු	ආණ්ඩුව	0 1 33
N 196	එම	එම	කාර්තිකේසර් තම්බිලුත්තු	0 0 0.07
O 196	නිබත්කුලම්වයල්	එම	නිබම්කුලම් පුල්ලේසාර් කෝවිල්	0 0 2.35
P 196	එම	එම	මුත්තසියා පොත්තසියා	0 0 0.75
Q 196	එම	එම	ජෝන් මුත්තසියා ආසිච්චාදම්	0 1 26.75
R 196	මුකලසිපුත්තාසි වයල් නිබල්	පොල් සහ තල්	ඇස්. මහුවෙල් පුල්ලේ	0 0 23.75
			ඇස්. ඔප්තුරුකුලසිංහගේ උරුමක් කාරයෝ	0 0 8.
				2 1 0.52
		සියියම් 2,316.	නම—කෝන්ඩාවිල්.	
K 188	නාකරුදර් කෝවිච්චි	තල්	චී. මුත්තකම්බි සහ තවත්ත	0 0 12.25
L 188	එම	පැල තල්	කාර්තිකේසර් නාසිනාදර්	0 0 19
M 188	එම	එම	කාර්තිකේසර් වසිරච්චාදර්	0 0 0.58
N 188	එම	එම	චේලාසුඛන්ගේ සුත්ති තත්තමුත්තු සහ තවත්	0 0 24.75
O 188	එම	දුම්කොල	චිතයර්ගේ සුත්ති වල්ලිආම්මා	0 0 30.25
P 188	එම	එම	පාදර්ගේ සුත්ති සිවකාමන්	0 0 26.75
Q 188	එම	එම	කොල්කුඛෙයර්ගේ සුත්ති අපිරුම්	0 0 9.75
R 188	කලන්දලවත්ත	එම	කන්චිතම්බි සුප්පර් සහ සිත්තප්පර් ගේ සකෝදර්	0 0 18.75
S 188	එම	එම	චේලාසුඛාදර්ගේ සුත්ති තත්තමුත්තු	0 0 0.25
T 188	එම	වෙම්බාඩු කොහොන් හේන	ආරුමුගම් චිතයර්	0 0 32.25
U 188	එම	එම	කාලිත්තේර්ගේ සුත්ති දේවානි	0 0 19.75
V 188	කරෙයිකාඩු	එම	එලයතම්බි චිරතැනි	0 0 9.25
W 188	එම	එම	වසිරච්චරුමු සහ සකෝදරුමු කර්ති ගේසු	0 0 10
X 188	එම	දුම්කොල	පෙරියන්ගේ සුත්ති දේවානි සහ තවත්	0 0 17.50
Y 188	එම	එම	ඇනුච්චිකන්දසුවාම් කෝවිල්	0 0 7.75
Z 188	එම	එම	තමෝදර්ගේ සුත්ති තත්තමුත්තු	0 0 8.75
A 189	එම	එම	මුරුගේසුගේ සුත්ති සිත්තාවිච්චි සහ තවත්	0 0 9.75
B 189	එම	එම	චේචනාභුන්දිරි සහ තවත් අය	0 0 9.50
C 189	එම	එම	මුත්තුවේ කාලිකන්දර්	0 0 0.03
D 189	එම	වෙම්බාඩු කොහොන් හේන	තල්තත්තිරර් මුරුගේසු සහ තවත් අය	0 0 36.25
E 189	එම	එම	ආරුමුගම් වල්ලිපුරම්	0 0 0.25
F 189	එම	දුම්කොල	සත්තරුපුල්ලේ චිල්ලාසියම්පලම්	0 0 0.64
G 189	මානිකන්ද වත්ත	එම	රුමර් කදිරචේච්චි සහ තවත්ත	0 0 9.75
H 189	එම	එම	සිත්තකම්බි සෙල්ලප්පා	0 0 12.50
I 189	එම	එම	කදිරචේච්චි සුප්පසියා	0 0 16.75
J 189	එම	එම	රුමනාදර් කදිරචේච්චි සහ තවත්ත	0 0 12.75
K 189	කෙත්තිලිපාසි	එම	රුමනාදර් කදිරචේච්චි	0 0 1
L 189	පච්චල්ලාසි	එම	ආරුමුගම් පොත්තම්බලම්	0 0 2
M 189	එම	එම	සත්තරුපුල්ලේ චිල්ලියම්පලම්	0 0 5.50
N 189	එම	එම	වසිරච්චාදර් රුමු	0 0 11.50
O 189	කෙත්තිල්පාසි	එම	නාසිනාදර් රුමු	0 0 6.75
P 189	කම්පිලසුලම්	එම	චිනාසිතම්බි සුප්පර් සහ තවත්ත	0 0 15.50
Q 189	එම	පොල් සහ තල්	මුත්තර් ආරුමුගම්	0 0 3.50
R 189	එම	එම	සිත්තිච්චයර් රුමනාදර්	0 0 3
S 189	එම	එම	වසිරච්චරුමු	0 0 13.25
T 189	එම	එම	චිනාසිතම්බි සුප්පර් සහ තවත්ත	0 0 9
U 189	එම	එම	මාපාකර් මුරුගේසු	0 0 8.50
V 189	එම	එම	කාදර්කාමර් කාර්ච්චි	0 0 10.25
W 189	එම	එම	මුරුගේසර් එලියතම්බි	0 0 17
X 189	එම	එම	චිනාසිතම්බි සුප්පර්	0 0 14
Y 189	එම	එම	මුරුගේසර් කන්දර් සහ තවත්	0 0 5
Z 189	එම	එම	ආරුමුගම් කනප්පි	0 0 2.25
A 190	එම	තල්	ආරුමුගම් අම්පලානර්	0 0 27.25
B 190	පිවර්වලුච්චි	එම	මුරුගේසර් නාගැත්තර්	0 0 1
C 190	එම	එම	මාපාකර් මුරුගේසු	0 0 5.25

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කීයන්හා.	මහන. අ. රු. ප.
D 190	වත්කාම්	පොල සහ තල්	සන්ගරාජුල්ලේ චේඵුල්ලේ	0 0 20-25
E 190	එම	එම	සුජපර්ගේ කනවැන්දුම් සහිත කදිරි පුල්ලේ	0 0 0-50
F 190	වසිරවත්තාවල්	තල්	චේලාසුදර්කාර්ති සහ තවත්	0 0 14-50
G 190	කුඩාල්වාඩාලී	එම	රාමනාදර් කදිරිචේඵ සහ තවත්	0 0 20
H 190	එම	එම	ආරාමුගම් කදිරිචේඵ	0 0 9-50
I 190	සිත්තිකුඩාල්	එම	මුරුගේසු කන්දර් සහ තවත්අය	0 0 12-75
J 190	සිත්තම්පාරය උඩතවලව්	එම	ආරාමුගම් චල්ලිපුරම් සහ තවත්අය	1 0 21-50
K 190	චිරුකර් වාඩාලී	වෙම්බාඩු හොහොන් හේන	ඇස්. චේඵුල්ලේ සහ තවත්අය	0 1 10-75
L 190	ගොවිම් මල්ලේ	පාලු තල්	චී. නාගමුත්තු සහ තවත්අය	0 0 34-75
M 190	එම	තල්	ඇත්. සිතාදිරුප් සහ තවත්අය	0 0 26
N 190	එම	එම	ඇත්. සිතාදිරුප්	0 0 5
O 190	ඒ. කෝක්කෝ	පොල් සහ තල්	නැවිසිත්තර් වසිතිලිත්තම්	0 0 21-75
				<hr/>
				5 2 34-50
Q 200	නරිකන්ඩු	පොල්	සමිරිමුත්තුවේ නැගෝ	0 0 34
R 200	තිවත්වලව්	එම	පොත්තසියාගේ සහිත තත්තමුත්තු සහ තවත් අය	0 0 23
S 200	එම	තල්	නාගමනිආරාලුපලම්	0 0 10
T 200	එම	පොල්	කනවේගර් නාගමුත්තු	0 0 2-25
U 200	එවායත්වලව්	එම	සිත්තනච්චි තම්බු	0 1 0-25
V 200	එරම්ච්ච්ච්	එම	නාගමනිආරාලුපලම්	0 0 4
W 200	චිජ්ජලිගත්වලව්	තල්	පරමෝගේ සහිත සිත්තනච්චි කනවැන්දුම්	0 0 16
X 200	කොක්කැත්වලව්	පොල්	පොත්තසියාගේ සහිත නාගමුත්තු	0 0 27-75
Y 200	චිලදගෝච්ච්ච්	එම	නාගමුත්තුවේ කනවැන්දුම් සහිත පොත්තනච්චි	0 1 10-25
Z 200	එම	එම	සිත්තනච්චි සේගම්බු	0 0 27-25
A 201	වැරගම්ච්ච්ච්	තල්	මුත්තුවේ සහිත සිත්තපුල්ලේ සහ තවත්	0 0 28-50
B 201	කේලත්වලව්	පොල්	පොත්තසියාගේ සහිත චල්ලිමුත්තු	0 0 10-50
C 201	කලවත්සියත්වලව්	එම	ආරාමුගම් මසිලෝ	0 0 6-25
D 201	කේලත්වලව්	එම	නාගනාදර් මසිලවාගාමනි සහ සහෝදරවු කන්දසියා	0 0 5
E 201	චිලාදිගෝච්ච්ච්	එම	කාසිනාදර් බණ්ඩාරම්	0 1 6
F 201	කලවත්සියත්වලව්	එම	ආරානාසලුගේ සහිත ආරාජුල්ලේ	0 0 0-75
G 201	කෙනවෙත්වලවු	තල්	සේගම්පුගේ සහිත සිත්තනච්චි	0 1 13
H 201	සිත්තම්පාරපුලම්	විෂම්බාඩු හොහොන් හේන	ඇස්. කේලර් සහ තවත් අය	0 1 1
I 201	පත්තාසි	තල්	චී. චේඵුල්ලේ	0 0 28-75
J 201	කොට්ටුලම්	විම්බාඩු හොහොන් හේන	කේ. නාගලිත්තම් සහ තවත්	0 0 20-25
K 201	පත්තාසි	තල්	ආරාමුගමේ කනවැන්දුම් සහිත සහ තවත්	0 0 9-50
L 201	නාවිල.සි	වෙම්බාඩු හොහොන් හේන	චී. කභපති	0 1 27
M 201	එම	පොල්	ඇස්. හමබසියා	0 0 34-75
N 201	පෙරිතාච්ච්ච්ච්	එම	චී. කාසිපුල්ලේ	0 0 23
O 201	එම	එම	සෙල්ලර්පාගේ දුච සෙල්ලම්මා	0 0 29-25
P 201	එම	එම	සෙල්ලර්පාගේ සහිත පොත්තනච්චි	0 0 38-25
				<hr/>
				4 0 36-50
සිතියම් 2,325. ගම—කොලම්පුතුරේ.				
R 197	පෙරිතපුලම්	පොල්	චේච්චි පිටර්	0 0 18-50
S 197	එම	දුම්කොල	පරමෝනාගප්පර්	0 1 13-50
				<hr/>
				0 1 32

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමුන්ම හොහොන් තමුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වර්ෂ 1900 ක්වූ ජූලි මස 17 වෙනි දින 11 කනිසමට තරඟයේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසි සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කිසිසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1900 ක්වූ ජූනි මස 5 වෙනි දින තරඟයේ කවිචේරියේදීය. ආර්. චිච්ච්චු. අයිවර්ස්,
ආණ්ඩුවේ ඒජන්ත වර්ග.

1876 ம் வருஷத்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் யாட்பாணம் கையிலபாதை திறத்தற்கு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலப்படும் காணிகளை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 2,324. குறிச்சி—சிவியாதெரு.

தண்டு.	காணியின் பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. ஸா. பெ.
Z 196	பெருப்பைக்குளபுலம்	புகையிலைத்தோட்டம்	சின்னத்தம்பி மயிலு	0 0 2
A 197	பிரப்பங்குளபுலம்	ஹெ	ஏ. முருகேசர்	0 0 11-25
B 197	ஹெ	ஹெ	ஏ. அன்னசூரணி	0 0 15
C 197	ஹெ	ஹெ	ஏ. முருகேசர்	0 0 32
D 197	ஹெ	ஹெ	ஏ. பரமு	0 0 2-25
E 197	ஹெ	ஹெ	டி. இராசிபிள்ளை	0 0 0-67
F 197	நாவலடித்தோட்டம்	ஹெ	திலையைம்பலம் கயிலாயபிள்ளை	0 0 35-50
G 197	ஹெ	ஹெ	காசியர் கணபதி	0 1 12-50
H 197	ஹெ	ஹெ	பெரியத்தம்பி நெல்லினாதர்	0 1 3
I 197	ஹெ	ஹெ	சுப்பறாமணியம் கதிராமன்	0 1 4-25
J 197	ஆத்தியடி	பனந்தோட்டம்	வயித்திலிங்கம் கைம்பெண் வளளி பிள்ளையும், கே. கதிராசியும்	0 1 2-50
K 197	ஹெ	ஹெ	எம். கதிராசியும் தம்பார் சின்னத் தம்பியும்	0 0 32-25
L 197	ஹெ	தென்னந்தோட்டம்	புன்னமுதலி புன்னக்குளம்	0 0 20
M 197	ஹெ	ஹெ	முத்தாக்குமார செடடியார்	0 1 2
N 197	ஹெ	ஹெ	கணபதி பெண் டேரியும் வேறு நா லு பேரும்	0 0 17-75
O 197	பெரியாந்தாள்வு	ஹெ	என். முத்தாச்சியும் கந்தர் கண பதியும்	0 0 20
P 197	ஹெ	ஹெ	ஐயன் தொம்மை	0 0 18-50
Q 197	ஹெ	ஹெ	கணபதி பிள்ளை சாமுவேல	0 0 16-75
				2 3 8-17

பிரதமபடத்து இலக்கம் 2,322. குறிச்சி—கொழும்புத்துறை.

D 196	பெரியபுலம்	தென்னந்தோட்டம்	நீ. நன்னியாச்சியும் நல்லம்மாவும் மற்றவரும்	0 0 13
E 196	நாவலடி	தென்னந்தோட்டமும் கனிவர்க்கமரங்களும்	நீ. நன்னியாச்சியும் மற்றவரும்	0 0 36-50
F 196	பெரியபுலம்	தென்னந்தோட்டம்	ஹெ	0 0 0-60
G 196	பெரியவயல	நெற்காணி	நீ. நன்னியாச்சி	0 0 25-50
H 196	முதலைபிட்டி வயல	ஹெ	சுறுவலமுத்து	0 1 2-75
I 196	ஹெ	ஹெ	அருளாச்சி	0 0 19
J 196	ஹெ	ஹெ	அந்தாச்சி நல்லத்தம்பியும் எஸ். யக் கராசியும்	0 0 12-50
K 196	ஹெ	ஹெ	நீ. பொன்னாச்சி	0 0 6-25
L 196	ஹெ	ஹெ	உப்புக்குளம் பிள்ளையார்கோவில்	0 0 29-75
8457	நெடுங்குளம் சின்னக் குளம்	குளம்	முடிக்குரிய நிலம்	0 1 33
M 196	முதலைபிட்டி	நெற்காணி	காத்திகேசர் தம்பிமுத்து	0 0 0-07
N 196	ஹெ	ஹெ	நெடுங்குளம் பிள்ளையார்கோவில்	0 0 2-35
O 196	நெடுங்குளம் வயல	ஹெ	முத்தையா பொன்னையா	0 0 0-75
P 196	ஹெ	ஹெ	யோன் முத்தையா ஆசீர்வாதம்	0 1 26-75
Q 196	ஹெ	ஹெ	எஸ். மணுவேற்பிள்ளை	0 0 23-75
R 196	முதலைபிட்டி வயல திடல	தென்னமரங்களும் ப ளைகளும்	சத்துருக்கள் சிங்கத்தின் உரிசுமக் காறர்	0 0 8
				2 1 0-52

பிரதமபடத்து இலக்கம் 2,316. குறிச்சி—கோண்டாவில்.

K 188	நகரத்தார்தோட்டம்	பனந்தோட்டம்	வி. முத்துத்தம்பியும் மறுபேரும்	0 0 12-25
L 188	ஹெ	வடலித்தோட்டம்	காத்திகேசர் காசிநாதர்	0 0 19
M 188	ஹெ	ஹெ	காத்திகேசர் வயிரவனாதர்	0 0 0-58
N 188	ஹெ	ஹெ	வேலாயுதன் பெண் தங்கமுத்து வும் மறுபேரும்	0 0 24-75
O 188	ஹெ	புகையிலைத்தோட்டம்	மினியர் பெண் வள்ளியம்மை	0 0 30-25
P 188	ஹெ	ஹெ	பத்தாப்பெண் சிவகாமன்	0 0 26-75
Q 188	ஹெ	ஹெ	குளந்தையாப்பெண் அபிராமி	0 0 9-75

தகவல்.	காணியின் பெயர்.	விடரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
			ஏ. ஆ. பெ.	
R 188	கலந்தலரவத்தை	புகையிலைத்தோட்டம்	குஞ்சித்தம்பி சுப்பரும் சகோதரி சிதம்பரமும்	0 0 18-75
S 188	றெ	றெ	வேலாயுனாசர் பெண் தங்கமுத்து	0 0 0-25
T 188	றெ	செம்பாடு	ஆறுமுகம் மினாயர்	0 0 32-25
U 188	றெ	றெ	காஸ்காப்பெண் தெய்வானை	0 0 19-75
V 188	காரைக்காடு	றெ	இளையதம்பி வீரகத்தி	0 0 9-25
W 188	றெ	றெ	வயிரவி இராமுவும் சகோதரன் சதிரேசுவம்	0 0 10
X 188	றெ	புகையிலைத்தோட்டம்	பெரியான்பெண் தெய்வியும் மறு பேரும்	0 0 17-50
Y 188	றெ	றெ	இணுவில் கந்தசுவாமி கோயில	0 0 7-75
Z 188	றெ	றெ	தாமோதரம் பெண் தங்கமுத்து	0 0 8-75
A 189	றெ	றெ	முருகேசுபெண் சின்னாச்சியும் மறுபேரும்	0 0 9-75
B 189	றெ	றெ	வேலுநாகேந்திரியும் மறுபேரும்	0 0 9-50
C 189	றெ	றெ	முத்தவாக்காவி கந்தர்	0 0 0-03
D 189	றெ	செம்பாடு	நலத்திரர் முருகேசுவம் மறு பேரும்	0 0 36-25
E 189	றெ	றெ	ஆறுமுகம் வலிப்புரம்	0 0 0-25
F 189	றெ	புகையிலைத்தோட்டம்	சங்கரப்பிள்ளை திலகையம்மலம்	0 0 0-64
G 189	மணியாந்தவத்தை	றெ	இராமர்கதிரவேலுவும் மறுபேரும்	0 0 9-75
H 189	றெ	றெ	சுமைத்தம்பிசெலபபா	0 0 12-50
I 189	றெ	றெ	கதிரவேலு சுபபையா	0 0 16-75
J 189	றெ	றெ	இராமனாதர் கதிரவேலுவும் மறு பேரும்	0 0 12-75
K 189	நெடிலிப்பாய்	றெ	இராமனாதர் கதிரவேலு	0 0 1
L 189	பத்தைவலை	றெ	ஆறுமுகம் பொன்னம்பலம்	0 0 2
M 189	றெ	றெ	சங்கரப்பிள்ளை திலகையம்மலம்	0 0 5-50
N 189	றெ	றெ	வயிரவனாதர் இராமு	0 0 11-50
O 189	நெடிலிப்பாய்	றெ	காசினாதர் இராமு	0 0 6-75
P 189	காம்பிலப்புலம்	றெ	வினாசித்தம்பிசுப்பரும் மறுபேரும்	0 0 15-50
Q 189	றெ	தென்னமரங்களும் பனைகளும்	முத்தர் ஆறுமுகம்	0 0 3-50
R 189	றெ	றெ	சின்னாடடியார் இராமனாதர்	0 0 3
S 189	றெ	றெ	வயிரவி இராமு	0 0 13-25
T 189	றெ	றெ	வினாசித்தம்பி சுப்பரும் மறு பேரும்	0 0 9
U 189	றெ	றெ	மாப்பாணர் முருகேசு	0 0 8-50
V 189	றெ	றெ	கதிராமர் காத்தி	0 0 10-25
W 189	றெ	றெ	முருகேசர் இளையதம்பி	0 0 17
X 189	றெ	றெ	வினாசித்தம்பி சுப்பர்	0 0 14
Y 189	றெ	றெ	முருகேசர்சந்தரும் மறுபேரும்	0 0 5
Z 189	றெ	றெ	ஆறுமுகம் கணபதி	0 0 2-25
A 190	வந்தாமைபத்தர்வளவு	பனந்தோட்டம்	ஆறுமுகம் அம்பலவாணர்	0 0 27-25
B 190	பெத்தார்வளவு	றெ	முருகேசர் நாகேந்திரர்	0 0 1
C 190	றெ	றெ	மாப்பாணர் முருகேசு	0 0 5-25
D 190	வந்தாமி	தென்னமரங்களும் பனைகளும்	சங்கரப்பிள்ளை வேலுப்பிள்ளை சுப்பர்க்கம்பெண் கதிரப்பிள்ளை	0 0 20-25
E 190	றெ	றெ	வேலாயுதர்காத்தியும் மறுபேரும்	0 0 0-50
F 190	வயிரவன்வடலி	பனந்தோட்டம்	இராமனாதர்சதிரவேலுவும் மறு பேரும்	0 0 14-50
G 190	கூடலவடலி	றெ	0 0 20	
H 190	றெ	றெ	ஆறுமுகம் கதிரவேலு	0 0 9-50
I 190	சின்னக்கூடல்	றெ	முருகேசர்சந்தரும் மறுபேரும்	0 0 12-75
J 190	சிதம்பரஉடையாவளவு	றெ	ஆறுமுகம் வலிப்புரமும் மறு பேரும்	1 0 21-50
K 190	தெருக்கர்வடலி	செம்பாடு	என். வேலுப்பிள்ளையும் மறுபேரும்	0 1 10-75
L 190	நொச்சிலுலை	வடலித்தோட்டம்	வி. நாகமுத்துவும் மறுபேரும்	0 0 34-75
M 190	றெ	பனந்தோட்டம்	என். சேனாதிராசாவும் மறுபேரும்	0 0 26
N 190	றெ	றெ	என். சேனாதிராசா	0 0 5
O 190	எ. கொத்தை	தென்னமரங்களும் பனைகளும்	நெற்சிக்கர் வயித்திலிங்கம்	0 0 21-75

5 2 34-50

பிரதமபட்டத்து இலக்கம் 2,328. குறிச்சி—சிவியாதெரு.

தண்டு.	காணியினது பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
Q	200	நரிக்கண்டி	தென்னந்தோட்டம்	சவுரிமுத்துவுடைய உரிமைக்காரர்
R	200	தேர்ன்வளவு	ஷே	பொன்னையா பெண் தம்புமுத்துவு
			ம மறுபேரும்	0 0 34
S	200	ஷே	பனந்தோட்டம்	நாகமணி அருளம்பலம்
T	200	ஷே	தென்னந்தோட்டம்	சண்பதியார் நாகவிங்கம்
U	200	ஆவையான்வளவு	ஷே	சின்னத்தம்பி சம்பு
V	200	ஆராட்சிவளவு	ஷே	நாகமணி அருளம்பலம்
W	200	வெப்பெலியன்வளவு	பனந்தோட்டம்	பரமு கைமபெண் சின்னாச்சி
X	200	கொக்கன்வளவு	தென்னந்தோட்டம்	பொன்னையா பெண் நாகமுத்துவு
			ம மறுபேரும்	0 0 27.75
Y	200	விளாத்திதோட்டம்	ஷே	நாகமுத்து கைம்பெண் பெர்ன்
			னாச்சி	0 1 10.25
Z	200	ஷே	ஷே	சின்னத்தம்பி சம்பு
A	201	சாரையன்வளவு	பனந்தோட்டம்	முத்தன் பெண் சின்னப்பிள்ளையு
			மறுபேரும்	0 0 28.50
B	201	கயிலன்வளவு	தென்னந்தோட்டம்	பொன்னையா பெண் நல்லமுத்து
C	201	கலாவண்டியன்வளவு	ஷே	ஆறுமுகம் மயிலு
D	201	கயிலன்வளவு	ஷே	நாசனாதர் மயிலவாகனமும் சகோ
			தரன் கந்தையாவும்	0 0 5
E	201	விளாத்திதோட்டம்	ஷே	காசிநாதர் பண்டாரம்
F	201	கலாவண்டியன்வளவு	ஷே	அருணாசலம் பெண் ஆறுப்பிள்ளை
G	201	நினைவன்வளவு	பனந்தோட்டம்	சயம்பு பெண் சின்னாச்சி
H	201	சிதம்பரம்புலம்	செம்பாடு	எஸ். கயிலரும் மறுபேரும்
I	201	புங்கடி	பனந்தோட்டம்	வீ. வேலுப்பிள்ளை
J	201	கொட்புலம்	செம்பாடு	கே. நாகலங்கமும் மறுபேரும்
K	201	புங்கடி	பனந்தோட்டம்	ஆறுமுகம் கைம்பெண் சின்னாச்சி
			யும் மறுபேரும்	0 0 9.50
L	201	நாவலடி	செம்பாடு	வீ. கணபதி
M	201	ஷே	தென்னந்தோட்டம்	எஸ். தம்பையா
N	201	பிராயம்வளவு	ஷே	வீ. காசிப்பிள்ளை
O	201	ஷே	ஷே	செலப்பா மகள் செலலம்மா
P	201	ஷே	ஷே	செலப்பா பெண் பொன்னாச்சி
				0 0 38.25
				4 0 36.50

பிரதமபட்டத்து இலக்கம் 2,325. குறிச்சி—கொழும்புத்தறை.

R	197	பெரியபுலம்	தென்னந்தோட்டம்	டேவிட் பீற்றர்	0 0 18.50
S	197	ஷே	புகையிலைத்தோட்டம்	பரமு நாகப்பர்	0 1 13.50
					0 1 32

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவரின் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆடிமாதம் 17 ந் தேதியன்று முன்னேரம் 11 மணிக்கு யாட்பாணம் கச்சேரியில் எனமுன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்கைகளினது சன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதுனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

யாட்பாணம் கச்சேரி,
1900 ம் ஆகஸ்டு 5 ந் உ.

ஆர். டபிளியூ. ஐவேர்ஸ்,
அரசாட்சி ஏசன்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a metal quarry, to wit:—

Preliminary plan 852. Village—Kahangama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
X 101	Giridorugekanatta	Garden	Delgoda Kirianchia and others	0 1 26

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Ratnapura Kachcheri on July 18, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Ratnapura Kachcheri,
June 13, 1900.

EVAN M. BYRDE,
Government Agent.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the harvest in all the divisions is over.

Yala : the fields in Uduuwara are being transplanted ; in Yatinuwara, Harispattu, Uda Dumbara, and Uda-palata paddy is being sown ; and in Tumpane fields are being ploughed. Crop or prospect of crop : too early to form an opinion.

Dry grain, maha : hill paddy chenas in Yatinuwara and Tumpane are being cleared for cultivation.

Yala : kurakkan chenas in Yatinuwara and Tumpane are being sown, and in Uduuwara and Harispattu kurakkan in plants.

Rainfall : sufficient, except in Harispattu and Uda Dumbara.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 5 per bushel ; coconuts, Rs. 4.50 per 100.

Health of people : good. There were a few cases of fever, diarrhoea, sore-eyes, and chickenpox in Yatinuwara, Tumpane, Harispattu, and Uda Dumbara.

Health of cattle : few cases of foot disease at Kirinda and Paragolla estate, Dolosbage ; and a few cases of rinderpest at Nawalapitiya and Kotiyagalla.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 2.32 in.

Paddy : yala fields in plants ; some are still being sown. Water insufficient for cultivation.

Dry grain : kurakkan chenas in Matale south in plants. Whether unfavourable. No chenas in Matale east.

Tanks in Matale north : hardly any water in the tanks.

Health of cattle : good. There is mouth-and-hoof disease in a few villages in Matale north. A suspected case of rinderpest is reported from Naula.

Health of people : good. Sore-eyes and chickenpox here and there.

NUWARA ELIYA DISTRICT.

Paddy : in Kotmale no work on paddy fields ; in Walapane and Uda Hewaheta paddy fields are ripening.

Dry grain : in Kotmale chenas being cleared, and in the other two divisions no work on chenas.

Rainfall : there was sufficient rain in Kotmale, and in the other two divisions there were only four rainy days.

Health of people : in Kotmale and Walapane fever prevailed to some extent.

Health of cattle : rinderpest prevailed till the middle of the month in Talawakele and Mattakele estates among cart bulls.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 0.76 in. as registered at Public Works Department office, Jaffna.

Weather : the south-west monsoon set in during the month, and the blow is not so hard as is generally the case at the outset. There has been no rain during the month.

Paddy cultivation : the rains of April last have been greatly availed of in ploughing and tilling the fields.

Dry grain : kurakkan being transplanted ; sami sown ; payaru and ellu in plants.

Tobacco : the harvesting is almost over, and traders are busy in purchasing and sending them to India and other places. The price has risen considerably high.

Health of people : good.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4 per bushel ; ellu, Rs. 3.75 per bushel ; payaru, Rs. 3.75 per bushel ; kurakkan, Re. 1.37 per bushel.

MANNAR DISTRICT.

Weather : a few slight showers of rain at the beginning of the month amounted to 1.14 in. Wind variable Heat great.

Agriculture : fields being manured and ploughed in some villages for the dry sowing of the next kalapokam.

Health of people : satisfactory.

Health of cattle : satisfactory.

Price of grain : rice, Rs. 4.75 per bushel ; paddy ; Re. 1.50 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : a few showers of rain fell during the month accompanied by vivid lightning and loud peals of thunder. The south-west monsoon has fairly set in.

Crops : the kalapoka paddy stacks are being threshed ; the idaipoka cultivation is in blossom and ear. Tobacco leaves have been out and cured nearly. Tobacco bids fair to fetch a higher price than last year.

General health : satisfactory. There were a few isolated cases of measles. The mosquito nuisance was unbearable. Cattle were healthy.

Prices of grain : paddy, Re. 1.37½ per bushel ; rice, Rs. 3.25 per bushel ; kurakkan, Re. 1 per bushel ; varaku, 62½ cents per bushel ; ellu, Rs. 3.50 per bushel ; kollu, Rs. 2 per bushel ; uluntu, Rs. 3.50 per bushel ; payaru, Rs. 3.50 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

[Report not received.]

MATARA DISTRICT.

[Report not received.]

HAMBANTOTA DISTRICT.

Paddy : yala crops are in various stages of growth.

Fine grain : chenas are being cleared and sown. Very few Crown chenas cleared.

Health of people : fever is reported to be prevalent in Giruwa pattu west.

Health of cattle : good, except in East Giruwa pattu, where a few deaths have occurred from disease.

Weather : dry. Only a few showers during the month.

Prices : Coast rice, Rs. 3.60 to Rs. 4.50 per bushel ; country rice, Rs. 3.84 to Rs. 4.50 per bushel ; kurakkan, 75 cents to Re. 1.50 per bushel ; paddy, Re. 1.50 to Rs. 2 per bushel ; coconuts, Rs. 30 to Rs. 40 per 1,000 ; plantain bunches, Rs. 40 to Rs. 50.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : kalavellamai partly reaped ; outturn good. Preparations for etalai sowing commenced.
 Other grains : nil.
 Price of grain : paddy, Re. 1.50 per bushel.
 Rainfall : 1899, nil ; 1900, 3.68 in.
 Health : generally good.
 Cattle : hoof-and-mouth disease has nearly died out.

TRINCOMALEE DISTRICT.

Rainfall : 1.45 in.
 Paddy : pitimari cultivation in Koddiyar and Kaddukulam in ears. Plants in Tumblegam thriving.
 Tobacco : leaves being cured.
 Fishery : good.
 Health of people : satisfactory.
 Health of cattle : fair.
 Price of staple articles : paddy, Re. 1.30 per bushel ; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE

KURUNEGALA DISTRICT.

[Report not received.]

PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu about 400 acres have been cultivated for the yala harvest in proportion to the water in tanks. In Puttalam pattu division ploughing has just commenced, but for want of sufficient rain progress is slow. In Kalpitiya division fields have not yet been sown.

Fine grain : in Demala hatpattu the crops are young, and not satisfactory for want of rain. In Puttalam pattu division some chenas are being cleared and others sown. There has been no fine grain cultivation in Kalpitiya division.

Staple products : the price of rice ranged from Rs. 3.50 to Rs. 5 per bushel ; paddy, from Re. 1 to Re. 1.50 ; per bushel ; kurakkan, from 75 cents to Re. 1.25 per bushel ; and coconuts, from Rs. 3 to Rs. 4 per 100 nuts.

Health of the people : in general good.

Rainfall : the rainfall registered at Puttalam was 2.65 in.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy cultivation : bala-wi has been sown in some of the villages, and preparations for sowing going on in others. It is reported that many of the villagers have given up the idea of sowing bala-wi for want of rain. The health of people is generally good.

Pitigal Korale Central Division.—Paddy cultivation : about 567 bushels of dewareddiri and bala-wi, chiefly in Medapalata, have been cultivated for yala, and the young crop is thriving well. About 13 bushels of fine grain (mun and mineri) have been cultivated in Yagam pattu, and the young crop is fair. Health of people : fever is prevailing throughout the division—over 480 cases of fever, 68 of sore-eyes, and 3 of measles have been reported. Health of cattle : good.

Pitigal Korale Southern Division.—Paddy cultivation : about 210 bushels of paddy and 31 of fine grain have been sown in Otarapalata. There has been no sowing in Kammal pattu during the month. The standing crops are thriving well. Hemp sowing has commenced. Health of people : fever, sore-eyes, cough, &c., prevail to a great extent. Health of cattle : rinderpest has broken out afresh at Etiyawela, but only one case is now left.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

The rainfall, as registered, has been 2.66 in. in May, except in Tamankaduwa district, where there has been no rain at all.

Paddy cultivation : meda crops are being harvested and yala crops are young.

Tanks : the majority of tanks are either half full or quarter full.

Health of cattle : satisfactory.

Health of people : fever and chest cold prevail in some parts of the Province.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

[Report not received.]

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti, Nawadun, and Kolonna korales yala fields have been cultivated and the crops are still young. In Kukulukorale the crops are half-grown ; prospects are favourable. In Kuruwiti and Kolonna korales maha crops are ripe and are being harvested. In Atakalan korale the maha crops, which escaped damage by the recent rains, are doing well. In Kadawata and Meda korales paddy crops are doing well.

Dry grain : in Kuruwiti, Atakalan, and Kolonna korales chena lands are being prepared for cultivation. In Nawadun and Kukulukorales chenas have been sown. In Kuruwiti and Nawadun korales owiti lands have been sown and plants are young. There are young kurakkan crops in Kukulukorale. Rinderpest prevails in some villages of the Atakalan, Meda, and Nawadun korales.

The health of the people generally is satisfactory.

KEGALLA DISTRICT.

Paddy : sowing for yala is delayed owing to the want of rain. Bala-wi sown in Three Korales is doing well. Dry grain : chenas are being prepared for the cultivation of hill paddy and kurakkan.
 Prices : paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1.12 per bushel ; amu, Re. 1 per bushel.
 Rainfall : Ambanpitiya (not received); Ruanwella, 10.80. in.
 Cattle disease : about the beginning of the month rinderpest broke out at Hingula, near the 58th mile on the Colombo-Kandy road. Twenty animals have died up to date and one is suffering. The section of the road passing through Hingula has been closed to cattle traffic, and other necessary precautions have been taken to prevent the spread of the disease.
 Health of people is unsatisfactory : fever is prevailing throughout the district, also sore-eyes.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, June 29, 1900, at 3 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the Central Province from July 1 to December 31, 1900, if the original purchaser has not before that date paid up the instalment due for May, 1900.
 The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.
 Further conditions will be read and explained on the day of sale.
 Kandy Kachcheri, June 12, 1900.
 F. J. SMITH, for Government Agent.

examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.
 All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.
 Further information can be obtained on application to the Government Agent.
 Government Toll.
 Hembarastota ferry.
 Kandy Kachcheri, June 12, 1900.
 H. WACE, Government Agent.

විකුණු දීමාලේ අරක්කු රේන්දයට, වර්ෂ 1900 ක්වූ මාසි මාසෙට වාරගණයේ ගෙවියයුතු මුදල, වර්ෂ 1900 ක්වූ ජුනි මස 29 වෙනි දිනට මග්ගෙන් ගෙවනට නොගෙදුයේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙන්නාවූ යම් අලාභයකට ප්‍රථම ගැණුම් කාරයා වග කීමට යටත්කර වර්ෂ 1900 ක්වූ ජුනි මස 1 වෙනි දින සටන් වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්දය, ඉහතකී ජුනි මස 29 වෙනි සිකුරුදා පස්වරු තුනට මහනුවර කවිච්චියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනට ගෙදෙන වග වෙසින් දනුම දෙම.
 නැවත විකිනීමේදී රේන්දය මුදලට ගන්ව ගෙදෙන අග පිසින් එසේ ගන්ව ගෙදෙන ගතහොත් එක මාසෙකට වැටගෙන ගතහක් එම ගැණුම් කාරයා පිසින් විකුණු දවසේදී මුදලක් බැඳගන්වයි.
 වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා හේ රැම්කර දෙනුලැබේ.
 ඇඳ. ජේ. සමිත්,
 ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ වෙනුවට.
 වර්ෂ 1900 ක්වූ ජුනි මස 12 වෙනි දින
 මහනුවර කවිච්චියේදීය.

වර්ෂ 1900 ක්වූ ජුනි මස 1 වෙනි දින සටන් වර්ෂ 1901 ක්වූ ජුනි මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙහ මෙහි දීමාලේ ගෙවුපල් රේන්දය පහත දක්වන කොන්දේසිවලට එකඟව, වර්ෂ 1900 දී ජුනි මස 27 වෙනි මුද්දන පස්වරු එකට මාතලේ කවිච්චියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණනට ගෙදෙන වග වෙසින් දන්වමි.
 ඉල්ලාගන්නාලද ගතහොත් සියළුම දහස බැගින් ගතහක් ගැණුම්කාරයා පිසින් විකුණු දවසේදී මුදලක් බැඳ ගන්වයි. එම ඉල්ලීම උගමනක් වනසේ පිසින් බාරගන්ව ගෙදෙනාගේ, ඔහුගේ ඉල්ලීම උගුමානවනසේ පිසින් ඒත්තුගත් බව දනුම දන් දින සටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගතහොත් දෙකෙන් පංගුක් වටිනා ඇප ඒත්තුගත් මුද්දර ඔප්පු ලීන් හෝ ගුණෙන් පංගුක් වටිනා ඇප මුදලෙන් හෝ බ ද සම්ප්‍රණී කරන්වයි.
 ඇප පිණිස ගතහලද ඔප්පු කෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවියයුතු ගාස්තු වලද, ඇප ඔප්පු සැදීමටද, ඒවා කෝදිසිකර සම්ප්‍රණී කෙරීමටද, ඉඩම් කන්සේරු කෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර් කෙරීමටත් ගෙවියයුතු ගාස්තුන් ඔහු පිසින් ගෙවන්වයි.
 ඇප වෙනුවෙන් ගතහලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපේකට නොගොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා සටහන්කරණ රෙජිස්ටර්කරගෙන් සහතික පත්‍රාත් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ඇපදෙන ගැනැත්තාගේ එකදමෙන් ලබාගත යුතුයි.
 මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන් ඉල්ලීමකල හිට දනගත හැකිවේ.
 ආණ්ඩුවේ පාලම් රේන්දය.
 හෙබරස්තොට කොටුලල.
 එම්. වේස්,
 ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ.
 වර්ෂ 1900 ක්වූ ජුනි මස 12 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that the following Toll Rent of the Central Province from July 1, 1900, to June 30, 1901, will be exposed for sale by public auction at the Matale Kachcheri on Wednesday, June 27, 1900, at 1 P.M., upon the conditions specified below.
 The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.
 He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for

MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during March, 1900, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on March 1, 1900	276,117	56	12,014	18	188,014	0	42,646	95	518,792	57
Since received	10,876	0	6,798	0	663	56	1,373	56	19,711	0
Surplus	16	0	—	—	12	0	—	—	28	0
	287,009	56	18,812	18	188,689	56	44,020	39	538,531	57
Issued for consumption in the Province	2,980	56	11,477	0	12,152	56	2,750	56	29,360	56
Do. removal to released Districts, &c.	23,220	56	1,511	0	—	—	1,624	0	26,355	56
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	217	0	16	0	—	—	4	110	237	110
	26,418	0	13,004	0	12,152	56	4,379	54	55,953	110
Balance on March 31, 1900	260,591	56	5,808	18	176,537	0	39,640	97	482,577	59

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed salt in the North-Western and Southern Provinces (estimated at cwt. 281,334.52), which has not yet been removed to Store :—

North-Western Province	Cwt.	lb.
Southern Province	224,872	27
				56,462	25
				281,334	52

Audit Office,
Colombo, June 6, 1900.

C. E. D. PENNYQUICK,
Acting Controller of Revenue.

IT is hereby notified that the under-mentioned area is an infected area under section 3 of the Ordinance No. 9 of 1891.

This proclamation shall take effect from 15th instant.

Matale Kacheheri,
June 13, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

Area proclaimed.

Villages Naula, Bibile, and Penalaboda in Wagapanaha Udasiya pattu of Matale north, two miles east and west of the North road between the 33rd and 36th mileposts.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


In the matter of lands commonly called and known as Pinigalahena, Walpolagewatta, Karangalahena, and Delgahamulahena, situate in the village of Kegalla in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this 9th day of April, 1900, order and declare that the said lands, commonly called and known as Pinigalahena, Walpolagewatta, Karangalahena, and Delgahamulahena, situate in the village of Kegalla in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lot 9,914 on preliminary plan 4,412, lot Q 66 on preliminary plan 526, lot 6,527 on preliminary plan 267, and lot 5,732 on preliminary plan 5,367 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 56 acres 3 roods and 29 perches, and bounded as follows :—

Pinigalahena (P.P. $\frac{4,412}{9,914}$): on the north by land appearing on title plan No. 105,988 called Panna, galabokandagallahena; on the east and south by lot 9,961 on preliminary plan 4,447 called Pinigalahena and the village boundary of Mipitiya; on the west by land called Bambaralahena.

Walpolagewatta (P. P. $\frac{526}{Q\ 66}$): on the north by the high road leading from Colombo to Kandy; on the east and south by a water-course; on the west by lot P 66 on preliminary plan 526 called Walpolagewatta.

Karangalahena (P. P. $\frac{267}{6,527}$) and Delgahamulahena (P. P. $\frac{5,367}{5,732}$): on the north by land appearing in title plan No. 67,212, the property of Kande Nata Dewale (temple land); on the east by lot 6,549 on preliminary plan 267 called Mirihelawatta, lots 6,549 $\frac{1}{2}$, 6,524, 6,524 $\frac{1}{2}$ on preliminary plan 267 called Galapallahena,



From Colombo To Kandy
Walpolagewatta $\frac{526}{P\ 66}$ $\frac{526}{Q\ 66}$

Pannagalabokandagollahena
T. P. 105,988
Mipitiya Village
Bambaragalahena $\frac{4447}{9961}$ Pinigalahena
 $\frac{4412}{9914}$

Situation: Kegalla village in Mawata pattu of Paranakuru korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
4412	Pinigalahena	0 2 6
5367	Delgahamullahena	2 2 15
5732		
$\frac{526}{Q\ 66}$	Walpolagewatta	0 0 5
$\frac{267}{6527}$	Karangalahena	53 3 3

Surveyor-General's Office,
Colombo, September 13, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

lot 6,525 on preliminary plan 267 called Galgodahena Meligahamulahena, lot 6,526 on preliminary plan 267 called Galtandahena, lot 6,527 $\frac{1}{2}$ on preliminary plan 267 called Galwalahena, and a Mala-ela; on the south by Diyangeralagewatta claimed by Pelis Perera, Lindamulapanwatteehena claimed by Charles Perera, and a portion of the Crown forest; on the west by Crown forest—are the property of the Crown.


Kegalla Kachcheri,
The 9th day of April, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Kendagollehena, situate in the village of Owatta in the Galboda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under any by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby



Situation : Village Owatta of the Galboda pattu in Galboda korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
7756	Kendagollehena	5 3 16
4404		

Surveyor-General's Office,
Colombo, September 14, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

on this Seventeenth day of March, 1900, order and declare that the said land, commonly called and known as Kendagollehena, situate in the village of Owatta in the Galboda korale, in the Province of Sabaragamuwa, and shown as lot 4,404 in preliminary plan 7,756 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 5 acres 3 roods and 16 perches, and bounded as follows:—

On the north and east by a water-course, Ratmalagollewatta claimed by Mudalihami, Kandehena claimed by Kirihami, a rock, Mahatenna claimed by Angoda Vidane; on the south and west by a rock, Mahatenna claimed by Angoda Vidane, Galpeelahena claimed by temple, a rock, Kandegollehena claimed by Punchirala and others, Gedarawatta claimed by Dingiri Menika, and a rock—is the property of the Crown.

Kegalla Kachcheri,
The 17th day of March, 1900.


BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2, of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Warakahena, situate in the village of Basnagoda in the Dehigampal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa,

under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this 10th day of March, 1900, order and declare that the said land, commonly called and known as Warakahena, situate in the village of Basnagoda in the Dehigampal korale, in the Province of Sabaragamuwa,



Situation : Basnagoda village in the Dehigampal korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
380	Maligawatenna	69	2	0
382 1/2	Warakahena	22	0	20

Surveyor-General's Office,
Colombo, August 11, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

and shown as lot 382 1/2 in preliminary plan No. 193 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 22 acres and 20 perches, and bounded as follows :—

On the north by Kahagalapallehena (P. P. 193/381) and Warakahena (P. P. 193/382); on the east by Kumburagawahena claimed by Kirihami; on the south-east and south by Handipahalairiwala (P. P. 193/380 1/2) and Basnagoda-oya; on the south-west by Basnagoda-oya; on the west by korale boundary of Siyane korale— is the property of the Crown.

Kegalla Kacheheri,
The 10th day of March, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Thelielemukalana, Galketiyahena, Horanwawelamukalana, Werellehena, Riladeniyapanwattahena, Ambagahamulahena, Riladeniyapanwattahena, and Moragollahena, situate in the village of Dedigama in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of the Ordinance No 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Twenty-sixth day of April, 1900, order and declare that the said lands, commonly called and known as Thelielemukalana, Galketiyahena, Horanwawelamukalana, Werellehena, Riladeniyapanwattahena, Ambagahamulahena, Riladeniyapanwattahena, and Moragollahena, situate in the village of Dedigama in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lot 4,673 on preliminary plan 214, and lots 8,024, 8,025, 8,026, 8,027, 8,028, 8,029, and 8,030 on preliminary plan 302 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 185 acres 2 roods and 28 perches, and bounded as follows:—

Thelielemukalana (P. P. $\frac{214}{4,673}$): on the north by a Crown land, pillewa, Uduweralageowita, Aswed-duma, a pillewa, and a stream; on the east by Gurugoda-oya; on the south by the village boundary of Mahapallegama village; on the west by the village boundary of Mahapallegama village, Galketiyahena, Horanwawelamukalana, Werellehena, Riladeniyapanwattahena, Ambagahamulahena, Riladeniyapanwattahena, and Moragollahena, lots 8,024, 8,025, 8,026, 8,027, 8,028, 8,029, and 8,030 on preliminary plan 302; on the north by Batadeniya-ela, Boliyaddehena claimed by P. Kaluhami and others, and Boliyaddekumbura claimed by B. Kusalhami and others, and a stream; on the east by Kiripalkada or Naranwellahena claimed by B. Appunachire and others, Beligalayayetennahena claimed by M. Mudalihami and others, Andaparawennahena, Horanwawela-ela, lot 4,375 on preliminary plan 189, and village boundary of Alawala village; on the south by land appearing in title plan 65,506, rejected temple land, land appearing in title plan No. 65,506, and a stream; on the west by Medadeniya claimed by H. Appu and others, Riladeniya-aswedduma claimed by K. Mudalihami and others, Riladeniyahena claimed by M. Dingirihami and others, Ambagahamulawatta claimed by V. Ukkuralla and others, Diyalendahena claimed by Mulagomage Dingirihami and others, a stream, and Moraliyaddehena claimed by B. Appunachire and others—are the property of the Crown.

Kegalla Kachcheri,
April 26, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

[For Tracings see page 1030.]



Situation : Village Dedigama in Kiraweli pattuwa in the Beligal korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
214		
4673	Thelielemukalana	51 3 30
302		
8024	Galketiyahena	8 1 26
302		
8025	Horanwawelamukalana	108 0 0
302		
8026	Werellehena	3 2 37
302		
8027	Riladeniyapanwattahena	4 1 16
302		
8028	Ambagahamulahena	5 0 20
302		
8029	Riladeniyapanwattahena	1 2 25
302		
8030	Moragollahena	2 1 34
4068		
8964	Pokunabodakumbura	0 1 32
5962		
7670	Awaradeniya and Battahena	11 2 19

Surveyor-General's Office,
Colombo, August 16, 1899.

S. J. C. MORE,
for Surveyor-General.